

**සිතාවක ප්‍රාදේශීය සභාවේ 2019 මාර්තු මස 11 වන දින**  
**පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද**  
**මහා සභා රැස්වීමේ වාර්තාව.**

**සභාගී වූ :-**

- |                                 |   |  |
|---------------------------------|---|--|
| 1. ගරු සභාපති                   | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා                          |
| 2. ගරු උප සභාපති                | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා            |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | වන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා            |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා                     |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය                    |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | එම්.ආර්. ගයාන් දුමින්ද වන්දසිරි මැතිතුමා         |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | ආර්.ඒ.ඩී.එස්. ජයන්ත රණවක මැතිතුමා                |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | ඩබ්.ඒ. මංජුල ධම්මික චිරරත්න මැතිතුමා             |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී  | - | කේ.ඒ.ඩී. ෆිලිප්පා ඇනට් ඔල්ගා මැතිතුමිය           |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා                       |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා                    |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා                  |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා               |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා                      |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා              |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා       |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා         |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා              |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය            |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය               |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා                               |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා                     |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා                  |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා                   |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා                 |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ වන්දසිරි මැතිතුමා                           |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා                 |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා                        |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුස්සැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා         |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දකුමාර් මැතිතුමා                         |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී. කුමුදිණ් ජයවර්ධන මැතිතුමිය                   |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශම්ණ ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය            |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී වන්දලතා මැතිතුමිය                  |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා                  |
| 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා                  |
| 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා                   |
| 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය      |
| 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා                    |

**සභාගී නොවූ**

- |                                |   |   |
|--------------------------------|---|---|
| 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා    |
| 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ වන්දන කුමාර මැතිතුමා               |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. වින්තක දේවිනේද සමරවීර මැතිතුමා    |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය |

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා ගරු උප සභාපතිතුමනි, ගරු මන්ත්‍රිතුමනි, ගරු මන්ත්‍රිතුමියනි, සීතාවක ප්‍රාදේශීය සභාවේ 2019 මාර්තු මාසේ මහා සභා රැස්වීමට සහභාගි වීමට පැමිණි ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රිතුමන්ලා මන්ත්‍රිතුමියන්ලා සියළුදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළි ගන්නවා. ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඒවගේම කාර්යමණ්ඩලය සියළුදෙනාමත් ජනමාධ්‍යවේදී මහත්වරුන් සියළුදෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළි ගන්නවා.

ඒ අනුව න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම නියෝජ්‍ය පහුගිය සභා රැස්වීම් වාර්තාව සභා සම්මත කර ගැනීම.

සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දීලා එම වාර්තාව සභා සම්මත කරන්න ගරු මන්ත්‍රිතුමන්ලාට අවස්ථාව ලබලා දෙනවා.

**01. පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.**

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, 2019.02.11 වන දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**2019.02.11 වන දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පීරිස් මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**02.සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන.**

01.2019.01.10 දින මහා සභා රැස්වීමේදී 05 - (23) යෝජනාව යටතේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් "වතු ආශ්‍රිතව වෙන් වූ සුසාන භූමි ඉදිකිරීම" සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට ගරු සභාපතිතුමා විසින් ගරු අග්‍රාමාත්‍යතුමා වෙත යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදේශක (මහජන සම්බන්ධතා) විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර කඩිනමින් අවශ්‍ය කටයුතු කර සහනයක් සලසන ලෙසත්, මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසත් දන්වමින් සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, 2 අදියර, 11 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල වෙත 2019.01.30 දිනැතිව යොමු කළ ලිපිය.

02.නිර්මල පෙරවාදි බුදු දහම නිවැරදි ලෙස ආරක්ෂා කොට ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් දයාද කිරීමේ අරමුණ පෙරදැරිව 2019.01.05 දින අතිගරු ජනාධිපතිතුමා විසින් මාතලේ අළු විහාරයේදී පෙරවාදි ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බැවින්, මෙම අභිමානවත් මෙහෙවරට සමස්ත ජාතියේ ගෞරවය ප්‍රකාශයට පත් කිරීම සඳහා 2019.03.16 දින සිට 2019.03.23 දින දක්වා කාලය "ශ්‍රී ත්‍රිපිටක අභිනන්දන සතිය" ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් යෝජිත වැඩසටහන් සඳහා එක් එක් දිනයන්හි පැවැත්වෙන වැඩසටහනට සමගාමීව තෝරා ගත් ස්ථානයක ජාතික වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස දන්වමින් ගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් විසින් 2019.02.25 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

ගරු සභාපතිතුමා

ඒ අනුව වැඩසටහන් ගණනාවක් එවලා තියෙනවා. මේ සම්බන්ධව සීතාවක ශාසනාරක්ෂක බල මණ්ඩලය සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ගරු ස්වාමීන් වහන්සේලාත්, ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහභාගි වෙලා මේ සම්බන්ධ වැඩසටහන් සකස් කළා. මම හිතන්නේ එහි වැඩසටහන් අපිටත් එවයි. ඒ සඳහා යම් ආකාරයකට සම්බන්ධවීමක් අපිට කරන්න පුළුවන් නම් මේ සම්බන්ධව අපිට කළ හැකි කාර්යයන් සැරසිලි කටයුතු ආදී කටයුතු සහ බෝධි පුජා පිංකමකටත් සභාවේ දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලීම් කළා පෝය දිනයේ. ඒ සඳහා අපේ එකඟතාවය පල කළා. අපේ සභායත් හිඟුරල විවේකාරාම විහාරස්ථනයේ දී තමයි ඒ බෝධි පුජාමය පිංකම පවත්වන්න තමයි අපේ භාමුදුරුවෝ භාර ගත්තේ. ඒ සඳහා අපිටත් දායකත්වය ලබා දෙන්නට වෙයි. ඒ සම්බන්ධව ඉදිරියේදී අපි කමිටුවක් නිවාස කමිටුවට හෝ රැස් වෙලා තීරණයක් අරගෙන ඒ සඳහා අපේ සහයෝගය අවශ්‍ය කරන සභාය ලබා දිය යුතුයි කියලා තමයි මේ අවස්ථාවේදී අපි යෝජනා කරන්නේ. ඒ සඳහා මේ වැඩසටහන ඔබට ලබා දෙන්න පුළුවන්. මේ සඳහා හැකි විදිහට සම්බන්ධ වෙලා සහයෝගය ලබලා දෙන්න. මේ වැඩසටහන් ඔබතුමන්ලාට ලබා දෙන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ශාසනාරක්ෂක බල මණ්ඩලයත් මේ වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ සඳහා අපේ සහයෝගය ලබා දිය යුතුයි කියන කාරණාවයි මතක් කරන්නේ.

ඒවගේම අද දවසේ 2019 වර්ෂයට අදාල පළාත් පාලන ක්‍රීඩා කොළඹ දිස්ත්‍රික් තරඟ අද මේවනවිට පැවැත්වෙනවා සීතාවක පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගනයේදී. ඒ බවත් මතක් කරනවා. ඒ සඳහා මේ සභාවෙන් අනතුරුව අපේ මන්ත්‍රීවරුන් හැමදෙනාටම ඒ සඳහා සහභාගි වෙන්න පුළුවන් නම් වඩා හොඳයි. අපේ ක්‍රීඩකයින් පහුගිය වසර 03 ක කාලය තුළ මෙහි දිස්ත්‍රික් ශූරතාවයත් පළාත් ශූරතාවයත් ලබා ගත්ත කණ්ඩායම හැටියට ආයතනය හැටියට අපේ ආයතනය ඉතාමත් ගෞරවයෙන් සහභාගි වෙනවා. අපේ ආයතනයේ ක්‍රීඩකයින් ඒ සඳහා සහභාගි වෙනවා. ඒ නිසා ඔවුන්ට ශක්තියක් එකතු කිරීම සඳහා මේ ක්‍රීඩා තරඟ නැරඹීම සඳහා මේ වනවිට ආරම්භ වෙලා තියෙන්නේ. ඒ සඳහා සහභාගි වන ලෙසත් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. අපි හැකි ඉක්මණින් ඒ සඳහා සහභාගි විය යුතුයි කියන පණිවිඩයත් මතක් කරනවා.

මීළඟට තියෙන්නේ ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙත්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම. ඒ සඳහා ගරු මන්ත්‍රීතුමන්ලාට අවස්ථාව ලබලා දෙනවා.

**03.ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙත්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.**

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඉදිරිපත් කිරීමට නියමිත සංදේශ පෙත්සමක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසා දැන ගැනීම සඳහා ගරු මහා සභාව කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දමිත්ද මැතිතුමා

ගරු සභාපතිතුමනි, පෙත්සම ඉදිරිපත් කරලා ඒ අනුව තමයි කාරක සභාවක් බවට පත් කරන්න පුළුවන්.

ගරු සභාපතිතුමා

පෙත්සම මොකද්ද ගරු මන්ත්‍රීතුමා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

පෙත්සම තියෙන්තේ කොස්ගම බාලිකා පාරේ ග්‍රීන් ලැන්ඩ් කියන ඉඩම වෙන්දේසි කරලා දැනට කටයුතු කරගෙන යනවා. ප්‍රදේශවාසීන් පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රදේශයේ මන්ත්‍රීවරු විදිහට අපි නිරීක්ෂණයක් කරලා තියෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබුණේ කොහොමද ක්‍රමවේදය මොකද්ද. ක්‍රියාවලිය මොකද්ද කියන එක පෙත්සමට එහා ගිහිල්ලා මේ සභාව විදිහට අපි දැන ගත යුතුව තියෙනවා. ඒ පිළිබඳව කාරක සභාවක් යෝජනා කරනවා.

ගරු සභාපතිතුමා

පෙත්සම සභාවට ඉදිරිපත් කරන්න. සභාවට පෙත්සම ඉදිරිපත් කළාට පස්සේ අපි ඒ පිළිබඳව හොයලා බලලා ඔබතුමාට ඒ පිළිබඳව දැනුවත් කිරීම් කරන්නම්. පෙත්සමකුත් අපිට ඇවිල්ලා නැතුව තොරතුරක් සපයන්න අමාරුයි. ඔබතුමා පෙත්සම සභා ගත කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

මේ අදාල පෙත්සම සභා ගත කරනවා. ඒ සම්බන්ධව කාරක සභාවක් යෝජනා කරලා මේ සම්බන්ධව අපිට කරුණු දක්වන්න ලේකම්තුමා ඇතුළු අදාල නිලධාරීන්.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

එතුමාට අයිතිය තියෙනවා කාරක සභාවක් යෝජනා කරන්න.

ගරු සභාපතිතුමා

පෙත්සම ඉදිරිපත් කරන්නේ නැතුව බැහැනේ. මොකද්ද කාරණය. කාරණය දැන ගන්න ඕන. කාරණාවක් නැතුව කොහොමද කාරක සභාවක් කරන්නේ. මම මොකක් ගැන කථා කරන්නද. කාරණාවක් තියෙන්න ඕන.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහා සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ පුදිප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

අපි වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාගේ කාරණාව පිළිබඳව කරුණු පැහැදිලි කරගත්තා. ඒ සඳහායි කාරක සභාවක් කළේ. ඒ අනුව එතුමා සඳහන් කළ කාරණාව සම්බන්ධව අපෙන් අනුමැතියකට ඉදිරිපත් කරලා තියෙන ලිපිගොනුවක් සම්බන්ධව අදාල ආයතනයක් මොකක් හෝ ආයතනයක් එහි සංවර්ධන කටයුතු කරනවා කියලායි මන්ත්‍රීතුමා වෝදනා කරන්නේ. ඒ නිසා මම අපේ නිලධාරීන්ට උපදෙස් දෙනවා අද සිට මෙහි කරන සංවර්ධන කටයුතු මෙය අනුමත කරලා නැති ව්‍යාපෘතියක් අපේ තාක්ෂණ නිලධාරී වාර්තා කරන විදිහට. කාර්යභාර නිලධාරී වාර්තා කරන විදිහට එය අනුමත නොවූ ඉඩමක්. එහි කරන සියළු සංවර්ධන කටයුතු අද සිට අත්හිටුවන්න කියලා අපි නියෝග කරනවා. අදාල නිලධාරීන් විසින් ඒ කටයුත්ත කරයි.

03 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01."පහළ කොස්ගම බාලිකා විද්‍යාල පාර ග්‍රීන් ලෑන්ඩ් වෙන්දේසි ඉඩමේ ජලය බැසයාම සම්බන්ධවයි" යන හිසින් යුතුව මේ පිළිබඳව සොයා බලා සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඉල්ලා පහළ කොස්ගම, බාලිකා විද්‍යාල පාර, නො. 70/1/ඒ හි පදිංචි ඒ.පේ.එම්.ඒ. අබේකෝන් මයා විසින් 2019.03.04 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් ප්‍රාදේශීය ලේකම්, සීතාවක වෙත යොමු කරන ලද ලිපිය.

02. "සීතාවක ප්‍රාදේශීය සභාවේ අනාගතය" යන හිසින් යුතුව හංවැල්ල, දිද්දෙණිය උතුර එල්.කේ ජගත් මයා විසින් 2019.03.08 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් FSA හෝල්ඩින්ග්ස් ගල් කොරිය සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව විමසමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03.පාදුක්ක, උග්ගල්ල, පෙලෙන්ගහ කුරුඳුවත්ත, අංක 07 හි පදිංචි එල්.ඩී.ඩී. වන්දකුමාර මයා විසින් ලිපියේ සඳහන් ඉඩම් කැබලි 08 සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුනගේ අත්සන් ලේඛනයක්ද සමඟින් 2019.02.07 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.2018.05.01 දිනැති ලිපිය හා සම්බන්ධ කරමින් 2018 නිල සෙවණ ඉදිකිරීම වේරගොල්ල උතුර යන හිසින් යුතුව අවිස්සාවේල්ල එස්ටේට් (වේරගොල්ල උතුර) ඉඩමේ පිහිටා ඇති ලොට් අංක 17/බී, 18 හා 20 දරණ පර්චස් 63.05 බිම්කඩ දැනට ලිපියකින් පවරා ඇති බැවින් වෙනත් කටයුත්තකට එම භූමිය පැවරීමක් නොකරන ලෙස ඉල්ලා සිටිමින් 2019.03.11 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. අද දින මහා සභාවට නොපැමිණීම සම්බන්ධයෙන් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමාට නිවාඩු අනුමත කර දෙන ලෙස ඉල්ලමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සභාවෙන් නික්ම යාම සඳහා මම ප්‍රකාශයක් කරනවා. අද දින පැවැත්වෙන ක්‍රීඩා තරඟ සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා තරග ඉසව් දෙකකට. ඒ සඳහා ඉදිරිපත් වීමට මේ සභාවෙන් නික්ම යන බව දන්වා සිටිනවා.

ගරු සභාපතිතුමා

ඔබතුමා ඇතුළු කණ්ඩායමටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. හොඳ ජයග්‍රහණයක් ලබලා දෙන්න කියලා සභාව විදිහට මන්ත්‍රීවරු විදිහට ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා.

03 - (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.පාදුක්ක නගරයේ ඓතිහාසික වටිනාකමක් හිමි ගැස් පහ නවීකරණය කර එහි පෞරාණිකත්වය රැක ගැනීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ඉල්ලමින් 2019.03.10 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02.පාදුක්ක, ඉංගිරිය පාර, නො. 61/18 හි පාදුක්ක ආපදා කළමනාකරණ හා පරිසරය සුරකීමේ සංවිධානය විසින් පාදුක්ක නගරයේ දුම්බරියපල අසල සිට මැල්වත්ත බෝක්කුව හරහා පුස්වැලි ඔයට ජලය බැස යන කාණුව අවහිර වී ඇති බැවින් එම අවහිරතා ඉවත් කර දෙන මෙන් ඉල්ලා 2019.03.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03.2018.05.11 දින මහා සභාවේදී පහළ පාදුක්ක ග්‍රාම නිලධාරී වසමේ සේවා පියසක් ඉදිකිරීම සඳහා ඩී.ඩී.නිමල්සිරි මාවතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු විශාල භූමියෙන් පර්චස් 05 ක කොටසක් බදු පදනම මත ලබා ගත යුතු යැයි කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නැවත විමසුමක් සිදු කර මේ කටයුත්ත ඉක්මන් කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලමින් 2019.03.10 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.ගිරා ඉඹුල, වක්ඛය මෝදර ගමට පිවිසීමට භාවිතා කිරීමට ඇති මාර්ගයෙහි බන්ට් එක අවට ගොඩ කිරීම හේතුවෙන් බැකෝ යන්ත්‍ර සහ විපර් රට් නිතර එහා මෙහා යාම නිසා මැනකදී තනන ලද මාර්ගය කැඩී යාම නිසා එම කටයුත්ත නිවැරදි පරිදි නිම කිරීමට උපදෙස් දෙන ලෙස ඉල්ලමින් වක්ඛය මෝදර ගම්වාසීන් විසින් අත්සන් ලේඛනයක්ද සමඟින් 2019.02.27 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. "සීතාවක ප්‍රාදේශීය සභාවේ අනාගතය" යන නිසින් යුතුව භංවැල්ල, දිද්දෙණිය උතුර එල්.කේ ජගත් මයා විසින් 2019.03.08 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් FSA හෝල්ඩින්ග්ස් ගල් කොරිය සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව විමසමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01."පහළ කොස්ගම බාලිකා විද්‍යාල පාර ශ්‍රීන් ලැන්ඩ් වෙන්දේසි ඉඩමේ ජලය බැසයාම සම්බන්ධවයි" යන නිසින් යුතුව මේ පිළිබඳව සොයා බලා සාධාරණයක් ඉටු කර දෙන මෙන් ඉල්ලා පහළ කොස්ගම, බාලිකා විද්‍යාල පාර, නො. 70/1/ඒ හි පදිංචි ඒ.ජේ.එම්.ඒ. අබේකෝන් මයා විසින් 2019.03.04 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් ප්‍රාදේශීය ලේකම්, සීතාවක වෙත යොමු කරන ලද ලිපිය.

02. "සීතාවක ප්‍රාදේශීය සභාවේ අනාගතය" යන නිසින් යුතුව භංවැල්ල, දිද්දෙණිය උතුර එල්.කේ ජගත් මයා විසින් 2019.03.08 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් FSA හෝල්ඩින්ග්ස් ගල් කොරිය සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව විමසමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. "සීතාවක ප්‍රාදේශීය සභාවේ අනාගතය" යන නිසින් යුතුව භංවැල්ල, දිද්දෙණිය උතුර එල්.කේ ජගත් මයා විසින් 2019.03.08 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් FSA හෝල්ඩින්ග්ස් ගල් කොරිය සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව විමසමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හේවායින්තට යන පාරේ කුමාරි ඇල්ල ඉදිරිපිට ඇති මීටර් 80 ක පමණ ප්‍රමාණයක් වෙන් කරගෙන මාර්ගය දෙපස නවත්වන වාහන වලින් ගම්වාසියෙකු බව පවසමින් මුදල් ලබා ගන්නා බවටත් මේ පිළිබඳව කඩිනමින් සොයා බලා කටයුතු කරන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා අමතා ප්‍රදේශවාසීන් විසින් යොමු කරන ලද ලිපිය.

මම සභාවේ වගකීමෙන් කියනවා එහෙම අනුමැතියක් අපි දීලා නැහැ. එහෙම කාටවත් මුදල් අයකිරීමේ බලයක් සභාව හෝ මම හෝ පොද්ගලිකව හෝ දීලා නැහැ. කවුරු හරි කියනවා නම් එක්කන් ඉන්න. මම කලා කරන්න ලැස්තියි. මටත් ඒ ගැන ආරංචි වුණා. මම ඒ ගැන බලන්න කිව්වා. එහෙම බලයක් කාටවත් පවරලා නැහැ. සභාවෙන් එහෙම කෙනෙක් පත් කරලාත් නැහැ. අපි කුමාරි ඇල්ල වෙනම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක අපි සුදානම් කරගෙන යනවා.

**03- (08) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

01."සීතාවක ප්‍රාදේශීය සභාවේ අනාගතය" යන නිසිත් යුතුව හංවැල්ල, දිද්දෙණිය උතුර එල්.කේ ජගත් මයා විසින් 2019.03.08 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් FSA හෝල්ඩින්ග්ස් ගල් කොරිය සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව විමසමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (09) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.**

01."සීතාවක ප්‍රාදේශීය සභාවේ අනාගතය" යන නිසිත් යුතුව හංවැල්ල, දිද්දෙණිය උතුර එල්.කේ ජගත් මයා විසින් 2019.03.08 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් FSA හෝල්ඩින්ග්ස් ගල් කොරිය සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව විමසමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (10) ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.**

01.පාදුක උප කාර්යාලයේ සේවක සුභසාධක සමිතියේ සාමාජිකයන් හට ප්‍රතිලාභ නිසියාකාරව නොලැබීම සම්බන්ධව ප්‍රශ්න මතුව ඇති බවත් මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඉල්ලමින් සුභසාධක සමිති සාමාජිකයින් විසින් ගරු උප සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (11) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.**

01."සීතාවක ප්‍රාදේශීය සභාවේ අනාගතය" යන නිසිත් යුතුව හංවැල්ල, දිද්දෙණිය උතුර එල්.කේ ජගත් මයා විසින් 2019.03.08 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් FSA හෝල්ඩින්ග්ස් ගල් කොරිය සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව විමසමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**03 - (12) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.**

01."සීතාවක ප්‍රාදේශීය සභාවේ අනාගතය" යන නිසිත් යුතුව හංවැල්ල, දිද්දෙණිය උතුර එල්.කේ ජගත් මයා විසින් 2019.03.08 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් FSA හෝල්ඩින්ග්ස් ගල් කොරිය සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව විමසමින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

**ගරු සභාපතිතුමා**

මේ ලිපි ඉදිරිපත් කරන එක ගැන මගේ කිසි විරෝධතාවයක් නැහැ. පෙත්සම් ඉදිරිපත් කරන්න ඕන. මේ ඇමුස් කරපු කෙනාත් මේ පළමු ලිපිය යොමු කරලා අපිටත් උත්තර දෙන්න පුළුවන් කාලයක් හදලා මේක අනෙක් අය අතට පත් වුණා නම් මට මේ සභාවේ උත්තරයක් දෙන්න තිබුණා. මම මේකට උත්තරයක් හදලා නැහැ. මේක කාගේ හරි උපදෙස් මත මම

කියනවා දේශපාලනික වශයෙන් අපිට ගහන්න මාව ඉලක්ක කරගෙන නම් මේ ගහන්නේ මීට වඩා දේශපාලනික වශයෙන් අපිව වට්ටන්න හදපු වේලාවල් වලදී මම මුහුණ දුන්නා. ඒ නිසා ඒකට මම කිසි බයක් නැහැ. මේ කාරණාව මම තාම කියෙව්වේ නැහැ. මංජුල මන්ත්‍රිතුමාත් තව කිහිපදෙනෙක් කාරක සභා අවස්ථාවේදී මෙය කියෙව්වා. මාව නම් මේකට අල්ලන්න හදන්නේ ඒකට මම මුහුණ දෙන්න කැමතියි. ලැස්තියි. මොකද මම මේ කිසි දෙයකට වැරදිකරු නෙමෙයි. මම වඩා හොඳින් ඔය කියන දිද්දේණිය ගමේ මේ කියන ගල් වල සම්බන්ධව මේ කාරණය තියෙන්නේ ඒක නම් අද වෙනකම් මේ ගමේ විරෝධතා වලට කන් දුන්කු එකම ආයතනය විදිහටත් එහි නියෝජිතයා විදිහටත් මම කටයුතු කළා. ගමේ මිනිස්සු කියන දේ අහපු එකම මහජන නියෝජිතයා මම විතරයි කියලා මම කියනවා. ඒක තහනම් කරලා දීපු එක. අද වෙනකම් මම තහනම් කරලා තියෙනවා. අද වෙනකම් මම අත්සන් කරලා නැහැ. මම තාම බලපත්‍රය අත්සන් කරලා නැහැ. එහෙම තියෙද්දී මේ දේවල් එහෙත් මෙහෙත් අහගෙන ගිහිල්ලා කියලා ලියුම් ලියවලා මේ හදන්නේ මොකදද කියන කාරණය මට පැහැදිලියි. මෙවැනි කැලෑ පත්තර වලට මාව බය කරන්න බැහැ. මේක කැලෑ පත්තරයක්. මේක මට නොදී එක එක්කෙනා අතට පත් කරලා මේක කියපු කෙනා මටත් නොදී එක එක්කෙනා අතට පත් කරලා ඒකෙන් හදනවා නම් මාව අපහසුතාවයට පත් කරන්න ඒකෙන් අපහසුතාවයට පත් වෙන්නේ ඒ අයම පමණයි කියලා මම කියනවා. ඒ නිසා මේ ගල් වල සම්බන්ධව බලපත්‍රය නොදීත් මම අපහසු විදිනවා. මම විතරයි මේක තතර කරපු කෙනා. ගමේ මිනිසුන්ට බැරි වුණා වෙන කිසිම කෙනෙක් ලවා මොනම විදිහයකින් වත් ගල් වල දවසක් නතර කරගන්න. පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, පුරා විද්‍යා අංශය, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම සේවක මේ සියලු දෙනා අනුමත කරලා තියෙන ව්‍යාපෘතියක් මේක. නොදී සිටීමේ වගකීම එහි වරද ඒක මට පැවරෙනවා. පළාත් පාලන ආයතන මහජන නියෝජිතයෝ ඉන්න ආයතනයක් හැටියට හිටපු සභාපතිවරු දෙන්නෙක් මෙහි මන්ත්‍රිවරු විදිහට වාඩි වෙලා ඉන්නවා. මේක පරිපාලන ආයතනයක්. ඒ නිසා පරිපාලන ආයතනයේ ප්‍රධානියා හැටියට ඒ අයටත් යම් වගකීමක් තියෙනවා ඉහළ ආයතන වලින් නිකුත් කරන නියෝගයන් වලට යම් ප්‍රමාණයක එකඟතාවයක් දක්වන්න. මන්ත්‍රිවරුන්ගෙන් සමන්විතයි තමයි. නමුත් පරිපාලනමය ආයතනයක්. ඒ නිසා අපිට එවන්නේ අවසානයේ ප්‍රාදේශීය සභාවෙන් අවසරයක් ගන්න කියලා එවන්නේ ඒ අයගේ නිර්දේශයන් ආවාට පස්සේ. ප්‍රාදේශීය සභාවේ අවසරය නැත්නම් මේක නතර කරන්න පුළුවන් වෙන්න එපැයි. පරිසර අධිකාරිය අවශ්‍යත් නැහැ. භූ විද්‍යා එක අවශ්‍යයත් නැහැ. පුරා විද්‍යා ඕනෙන් නැහැ. ප්‍රාදේශීය ලේකම් ඕනෙන් නැහැ. ඒ නිසා වෙළඳ බලපත්‍රය නිකුත් කරන්නේ සියළු ආයතන මේකට අනුමැතිය දුන්නාට පස්සේ. ඒ පෝරමයේත් මගේ අත්සන 08 වෙනි අත්සන. මට මේකේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කියනවා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කියනවා නම් පරිසර සම්බන්ධ ප්‍රශ්නයක් ගැටළුවක් නැහැයි කියලා ඒක කවුරු මේ සභාපති පුටුවට ආවත් ඒ හැමෝම බැඳිලා ඉන්නවා ඒ විදිහට අත්සන් කරන්න. ඒකේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි ඒක අත්හිටුවන්නේ. මහජනතාව කියන නිසා මම ඒක අත්හිටෙව්වා. තාමත් වෙළඳ බලපත්‍රය අත්හිටුවලා තියෙන්නේ. දීලා නැහැ. ගල් කඩන්න බැහැ. එහෙම කරලා තියෙද්දීත් මේකේ තියෙන කාරණා මම තාවම කියෙව්වේ නැහැ. මම කියවලා බලන්නම්. මංජුල මන්ත්‍රිතුමා තමයි එකක් දෙකක් කියෙව්වේ. අපිව එතනට පත් කරනවා නම් ගමේ මිනිස්සු කවුරු හරි ඒ ලියපු කෙනා උපදෙස් දෙන කවුරුහරි මේක නවත්වපු කෙනාට මේ හැල්ලු කරන්නේ. ගහන්නේ. කාගේ හෝ උපදෙස් මත මට ගහන්න කවුරුහරි ලවා මේක ලියවලා මේ විදිහට මන්ත්‍රිවරු අතට මහජනතාව අතට පත් කරලා තියෙනවා. එහෙම නැතුව වෙන දෙයක් නැහැ. ඇයි තාමත් අත්සන් කරලා නැති මට මේ විදිහට වෝදනා කරන්නේ. අනෙක් අය මේක දීලා තියෙන්නේ. පවත්වාගෙන යන්න පුළුවන්. මේක තනිකරම කුහක කාගේ හරි උවමනාවකට මේ කරලා තියෙන්නේ කැලෑ පත්තරයක් කියන එක මම කියනවා. තාමත් මගේ අතට පත් කරලා නැහැ. අත්සන් කරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ මම. මෙහි ඕන කාලෙක ඕන සභාපතිවරයෙක් අත්සන් කරලා තියෙනවා. මෙහෙම ප්‍රශ්න මතු කරලා හැල්ලුවට පත් කරලා අපහසුතාවයට පත් කරලා නැහැ. මම අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. නමුත් මම මේ කියන්නේ



ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

සභාපතිතුමා ඔබතුමා තාම අත්සන් කරලා නැද්ද.

ගරු සභාපතිතුමා

නැහැ තාම නැහැ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා

එතකොට වැරදි තොරතුරක්නේ සන්නිවේදනය වෙන්නේ. පරිසර කමිටුවේ අනුමත කළාලු. ඔබතුමා අත්සන් කළාලු.

ගරු සභාපතිතුමා

මේ සියළු දේවල් වැරදියි. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ වැඩ මේ. මම තාම අත්සන් කරලා නැහැ. මම වගකීමෙන් කියන්නේ. මම තාමත් අත්සන් කරලා නැහැ. මහජනතාවගේ ප්‍රශ්න තියෙනවා නම් මට තාමත් බලන්න පුළුවන්. මේ කරන්නේ මොකද්ද. මේ කරන්නේ අපිව අපහසුතාවයට පත් කරන්න මේ කාගේ හරි දේශපාලන කොන්ත්‍රාත්තුවක් තමයි මේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමනි,

ගරු සභාපතිතුමා

ඔබතුමිය වාඩි වෙන්න. මම ඔබතුමියට ඕන තරම් අවස්ථා වල අවශ්‍ය තරම් කරුණු මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව කාගේ හරි දේශපාලන කුහක උවමනාවක් මේ ඉෂ්ට කරනවා. මම නැවත නැවතත් කියනවා. ඒ නිසා මේ සම්බන්ධව අපිට කරුණු හොයලා බලන්න පුළුවන්. මම වගකීමෙන් කියනවා මේ බලපත්‍රය සම්බන්ධයෙන් මම මීට මාස 06 කට 07 කට ඉහත මතේ තාම ඒ ස්ථාවරේ ඉන්නවා. මම තාම අත්සන් කරලා නැහැ. අපේ නිලධාරීන් වාර්තා කරලා මට ආපුභාම මම පරීක්ෂා කරලා බලලා ඒක අත්සන් කරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ මම. මේකට අත්සන් කරන්න ඕනෙයි කියලා අපේ නිලධාරීන් වාර්තා කරනවා නම් මට පුළුවන් අත්සන් කරන්න. ඒක තමයි සාමාන්‍යයෙන් වෙළඳ බලපත්‍රයක් නිකුත් කරන එකේ බලතල තියෙන්නේ එහෙමයි. වන්දුසිරි සභාපතිතුමා හිටියා එතුමා දන්නවා. රණවක හිටපු සභාපතිතුමා එතුමා දන්නවා. ඒ කාරණා දන්නවා. ඒ නිසා ඒ අයගෙනුත් විමසා බලන්න. මොකද්ද ඇත්ත කියලා. ඒ අනුව අවශ්‍ය විදිහට මම කටයුතු කරනවා.

මිලඟට තියෙන්නේ කල් දී ඇති ප්‍රශ්න. එක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා වන්දන සුරියආරච්චි ගරු මන්ත්‍රීතුමා. ඒ සඳහා මම පිළිතුරු ලබලා දෙනවා.

04.යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න

04 – (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් ඉදිරිපත් කරයි.

01. සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යටතේ 2019.02.20 දිනට පවත්වාගෙන යන ගල් වලවල් ප්‍රමාණය කොපමණද?

පිළිතුර - 36 යි.

පාදුක්ක	හංවැල්ල	කහහේන	කොස්ගම
13	08	13	02

02. ඒවායේ හිමිකරුවන් හා ඔවුන්ගේ ලිපිනයන් වෙත වෙනම සඳහන් කරන්න.

පිළිතුර -

පාදුක්ක

1. බෝල්ඩර් මික්ස් (පුද්) සමාගම, නුරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
2. එල්.එච්. ගැමුණු පියසේන, නුරානිවත්ත, මීපේ, පාදුක්ක.
3. එල්.එච්. ගැමුණු පියසේන, නුරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
4. එම්.එස්.ඩී. පෙරේරා, නුරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
5. ඒ. සුනිල් ශාන්ත, නුරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
6. ආර්.එම්.එල්. ජයසිරි, නුරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
7. පී.කේ.ඩී.ආර්.එස්. ජයතිලක, නුරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
8. බී.ඒ.පී. ප්‍රේමජීව, නිව් ප්‍රේමා මේටල් ක්‍රමර්, ගලබඩවත්ත පාර, වේවැල්පනාව, පාදුක්ක.
9. ඩී.එස්.එස්. පහලගේ, ගලබඩවත්ත පාර, වේවැල්පනාව, පාදුක්ක.
10. කේ.ඒ ලලිත් නන්දන, ගලබඩවත්ත පාර, වේවැල්පනාව, පාදුක්ක.
11. එච්.එම්.එන්.නවනන්දන, නුරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
12. එච්.ඒ. ධර්මසේන, ගලබඩවත්ත පාර, නුරානිවත්ත, මීපේ, පාදුක්ක.
13. ඒ.මහේෂ් පුෂ්පකුමාර, ඇල්ලේ වලරෝද, බෝපේ වත්ත පාර, ඉහළ බෝපේ, පාදුක්ක.

භංවැල්ල

1. නයනා ප්‍රභාමිණි රාජපක්ෂ, තැන්නපිටහේන, බණ්ඩාරවත්ත, දිද්දෙණිය.
2. ආර්.පී.සී. පතිරණ, ගොපලුමුල්ල පාර, බදුවත්ත, භංවැල්ල.
3. ජී.පී නිල් ශාන්ත, දිද්දෙණියවත්ත, දිද්දෙණිය, භංවැල්ල.
4. ඊ.එම්.එල්. ප්‍රොපටිස් ප්‍රයිවට් ලිමිටඩ්, 69, තුන්නාන කන්ද, භංවැල්ල.
5. ඩබ්.කේ.කේ ඉංජිනියරින් පුද්. සමාගම.පැල්පොලමුල්ල, මාවතගම, පාදුක්ක.
6. එස්.එම්.ගැමුණු ජනිත රුවන් පෙරේරා, දිද්දෙණිය, භංවැල්ල, දිගල්ගස්හේන
7. ආර්.ඒ.විජිත රණසිංහ, 16/2, දිද්දෙණිය උතුර, භංවැල්ල.
8. එන්.ජේ. විජේතුංග, තැන්නපිටහේන, බණ්ඩාරවත්ත, දිද්දෙණිය.

කහහේන

1. එස්.ආර්.එන්.එල්.ජයවර්ධන, 637/5, පිංකොක පාර, හෝමාගම.
2. ලලිත් හෙට්ටිආරච්චි, 208, නානඩමුල්ල, දැඩිගමුව.
3. පී.කේ.සමන්ත, 268/6, ලෙනගලවත්ත, වැලිපිල්ලෑව, දැඩිගමුව.
4. ඒ.කේ.සමන්ත, 241/1/ඒ, පහළ බෝමිරිය, කඩුවෙල.
5. එස්.ඩී.එස්.ආර්.සේනාරත්න, 177/2, කිරිවාන, පින්නවල, වග.
6. ඩබ්.එල්.දර්ශන කුසිත කුමාර, 220/සී, නෝන්ගහහේන, කොරතොට, කඩුවෙල.
7. ඩබ්.ටී.පී.ආරියදාස, 128/2, ඉහළ බෝමිරිය, කඩුවෙල.
8. ජේ.එම්.එස්. ජයසුන්දර, 233/1, පහළ බෝමිරිය, කඩුවෙල.
9. ඩබ්.වී.ඒ. පාලිත රොඩරිගෝ, 365, කහහේන, වග
10. ජී.එල්. පුෂ්පකුමාර ගමිලත්, 188/1, නෙළුවත්තුව, වග.
11. එන්. ගයනි නවගමුව, 305, කහහේන, වග.
12. පී.ඩී.එල්.එස්.පලිහේන, 28, ඉහළ බෝමිරිය, කඩුවෙල.

13. පී.ඩී.එල්.එස්.පලිහේන, 28, ඉහළ බෝමරිය, කඩුවෙල.

කොස්ගම

- 1. ප්‍රදීප් ප්‍රියදර්ශන චිතානගේ මයා, ඉහළ කොස්ගම, කොස්ගම.
- 2. එල්.වී.එච්. විජේරත්න මයා, කනම්පැල්ලවත්ත, කොස්ගම.

03. එම ගල් වලවල් සඳහා අවසරපත් ලබා දී ඇති

I. A ශ්‍රේණියේ ගල් වලවල් ප්‍රමාණය කීයද? ඒවායේ හිමිකරුවන්ගේ නම් මොනවාද?

පිළිතුර - 02

- 1. බෝල්ඩර් මික්ස් (පුද්) සමාගම, නූරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
- 2. ඩබ්.කේ.කේ ඉංජිනියරින් පුද්. සමාගම.පැල්පොලමුල්ල, මාවතගම, පාදුක්ක.

II. B ශ්‍රේණියේ ගල් වලවල් ප්‍රමාණය කීයද? ඒවායේ හිමිකරුවන්ගේ නම් මොනවාද?

පිළිතුර - 34 යි

පාදුක්ක

- 1. එල්.එච්. ගැමුණු පියසේන, නූරානිවත්ත, මීපේ, පාදුක්ක.
- 2. එල්.එච්. ගැමුණු පියසේන, නූරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
- 3. එම්.එස්.ඩී. පෙරේරා, නූරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
- 4. ඒ. සුනිල් ශාන්ත, නූරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
- 5. ආර්.එම්.එල්. ජයසිරි, නූරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
- 6. පී.කේ.ඩී.ආර්.එස්. ජයතිලක, නූරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
- 7. බී.ඒ.පී. ප්‍රේමජීව, නිව් ප්‍රේමා මේටල් ක්‍රමර්, ගලබඩවත්ත පාර, වේවැල්පනාව, පාදුක්ක.
- 8. ඩී.එස්.එස්. පහළගේ, ගලබඩවත්ත පාර, වේවැල්පනාව, පාදුක්ක.
- 9. කේ.ඒ ලලිත් නන්දන, ගලබඩවත්ත පාර, වේවැල්පනාව, පාදුක්ක.
- 10. එච්.එම්.එන්.නවනන්දන, නූරානිවත්ත, දෙකඳුවල පාර, මීපේ, පාදුක්ක.
- 11. එච්.ඒ. ධර්මසේන, ගලබඩවත්ත පාර, නූරානිවත්ත, මීපේ, පාදුක්ක.
- 12. ඒ.මහේෂ් පුෂ්පකුමාර, ඇල්ලේ වලරෝද, බෝපේ වත්ත පාර, ඉහළ බෝපේ, පාදුක්ක.

හංවැල්ල

- 13. නයනා ප්‍රභාමිණි රාජපක්ෂ, තැන්නපිටහේන, බණ්ඩාරවත්ත, දිද්දෙණිය.
- 14. ආර්.පී.සී. පතිරණ, ගොපලුමුල්ල පාර, බදුවත්ත, හංවැල්ල.
- 15. ජී.පී නීල් ශාන්ත, දිද්දෙණියවත්ත, දිද්දෙණිය, හංවැල්ල.
- 16. ඊ.එම්.එල්. ප්‍රොපටිස් ප්‍රයිවට් ලිමිටඩ්, 69, තුන්නාන කන්ද, හංවැල්ල.
- 17. එස්.එම්.ගැමුණු ජනිත රුවන් පෙරේරා, දිද්දෙණිය, හංවැල්ල, දිගල්ගස්හේන
- 18. ආර්.ඒ.විජිත රණසිංහ, 16/2, දිද්දෙණිය උතුර, හංවැල්ල.
- 19. එන්.ජේ. විජේතුංග, තැන්නපිටහේන, බණ්ඩාරවත්ත, දිද්දෙණිය.

කහහේන

- 20. එස්.ආර්.එන්.එල්.ජයවර්ධන, 637/5, පිංකොත පාර, හෝමාගම.

- 21. ලලිත් හෙට්ටිආරච්චි, 208, නානඩමුල්ල, දැඩිගමුව.
- 22. පී.කේ.සමන්ත, 268/6, ලෙනගලවත්ත, වැලිපිල්ලාව, දැඩිගමුව.
- 23. ඒ.කේ.සමන්ත, 241/1/ඒ, පහළ බෝමීරිය, කඩුවෙල.
- 24. එස්.ඩී.එස්.ආර්.සේනාරත්න, 177/2, කිරිවාන, පින්නවල, වග.
- 25. ඩබ්.එල්.දර්ශන තුසිත කුමාර, 220/සී, නෝන්ගහහේන, කොරතොට, කඩුවෙල.
- 26. ඩබ්.ටී.පී.ආරියදාස, 128/2, ඉහළ බෝමීරිය, කඩුවෙල.
- 27. ජේ.එම්.එස්. ජයසුන්දර, 233/1, පහළ බෝමීරිය, කඩුවෙල.
- 28. ඩබ්.ටී.ඒ. පාලිත රොඩරිගෝ, 365, කහහේන, වග
- 29. ජී.එල්. පුෂ්පකුමාර ගමිලත්, 188/1, නෙළුවත්තුව, වග.
- 30. එන්. ගයනී නවගමුව, 305, කහහේන, වග.
- 31. පී.ඩී.එල්.එස්.පලිහේන, 28, ඉහළ බෝමීරිය, කඩුවෙල.
- 32. පී.ඩී.එල්.එස්.පලිහේන, 28, ඉහළ බෝමීරිය, කඩුවෙල.

කොස්ගම

- 33. ප්‍රදීප් ප්‍රියදර්ශන විතානගේ මයා, ඉහළ කොස්ගම, කොස්ගම.
- 34. එල්.ටී.එච්. විජේරත්න මයා, කනම්පැල්ලවත්ත, කොස්ගම.

III. C ශ්‍රේණියේ ගල් වලවල් ප්‍රමාණය කීයද? ඒවායේ හිමිකරුවන්ගේ නම් මොනවාද?  
පිළිතුර - නැත

04. I. A ශ්‍රේණියේ බලපත්‍රයක් යටතේ දිනකට කැඩිය හැකි ගල් කියුබ් ප්‍රමාණය කීයද? දිනකට ප්‍රමාණය කළ හැකි කියුබ් ප්‍රමාණය කීයද?  
පිළිතුර - දිනකට කැඩිය හැකි ප්‍රමාණය දන්වා නොමැත.

II. B ශ්‍රේණියේ බලපත්‍රයක් යටතේ දිනකට කැඩිය හැකි ගල් කියුබ් ප්‍රමාණය කීයද? දිනකට ප්‍රමාණය කළ හැකි කියුබ් ප්‍රමාණය කීයද?  
පිළිතුර - දිනකට කැඩිය හැකි ප්‍රමාණය දන්වා නොමැත.

III. C ශ්‍රේණියේ බලපත්‍රයක් යටතේ දිනකට කැඩිය හැකි ගල් කියුබ් ප්‍රමාණය කීයද? දිනකට ප්‍රමාණය කළ හැකි ගල් කියුබ් ප්‍රමාණය කීයද?  
පිළිතුර - දිනකට කැඩිය හැකි ප්‍රමාණය දන්වා නොමැත.

05. සභාව මගින් නිකුත් කර ඇති වෙළඳ බලපත්‍ර ප්‍රමාණය වෙත වෙනම සඳහන් කරන්න.

A ශ්‍රේණියේ ගල් වලවල් බලපත්‍ර සඳහා  
පිළිතුර - 02 යි

B ශ්‍රේණියේ ගල් වලවල් බලපත්‍ර සඳහා  
පිළිතුර - 34 යි

C ශ්‍රේණියේ ගල් වලවල් බලපත්‍ර සඳහා  
පිළිතුර - 0 යි

06. වෙළඳ බලපත්‍ර නොමැතිව ගල්වලවල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් ප්‍රමාණය කීයද? ඔවුන්ගේ නම් සහ ලිපිනයන් මොනවාද? පිළිතුර - නැත.
07. එසේ වෙළඳ බලපත්‍ර හෝ නියමිත නීතිමය අවසරයට පිටින් ගල් වලවල් සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට සිතාවක ප්‍රාදේශීය සභාව පිළි ගන්නේද? පිළිතුර - නැත.
08. එසේ පිළි ගන්නේ නම් එවැනි අනීතික කටයුතු නැවැත්වීම සඳහා පියවර ගන්නේද? ගත හැකි නීතිමය පියවර මොනවාද? පිළිතුර - අදාල නොවේ.
09. 2018.02.11 දින සිට 2019.02.20 දක්වා අළුතින් වෙළඳ බලපත්‍ර නිකුත් කර ඇති ගල් වලවල් ප්‍රමාණය කීයද? පිළිතුර - නැත.

II. එම වෙළඳ බලපත්‍රලාභීන්ගේ නම් සහ ලිපිනයන් මොනවාද? පිළිතුර - නැත.

**05. යථා පරිදි කල් දී ඇති යෝජනා.**

**05 – (01) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.**

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 (06) යටතේ මහා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපිව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	වවුචර් අංකය හා දිනය	විස්තරය	මුදල රු.
01	<u>253 – 257</u> 2019.02.08	2019 ජනවාරි මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, පුස්තකාල හා ව්‍යාපෘති අංශයන්හි සේවයේ නියුතු ආදේශක සේවකයින් 97 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම.	2,637,150.97
02	<u>344 – 348</u> 2019.02.22	2019 පෙබරවාරි මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 202 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම.	7,296,636.63
03	<u>300</u> 2019.02.25	හංවැල්ල උප කාර්යාලයේ සේවකයින් 50 දෙනෙකු සඳහා 2019 ජනවාරි මස අතිකාල දීමනා ගෙවීම.	257,067.93

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. නැතිනම් මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (02) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම් ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අ.අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	<p>කහහේන, වග මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ බේකර්, හෝටල්, තේ කඩ හිමියන් සහ සේවකයින් සඳහා පවත්වනු ලබන ආහාර පරිහරණය සම්බන්ධයෙන් වන දැනුවත් කිරීමේ වැඩසටහන.</p> <p>බැනර් සඳහා රු. 3000.00                      සහතිකපත්‍ර සඳහා රු. 75000.00                      (හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සඳහා)                      සංග්‍රහ කටයුතු ( 60 දෙනෙකු සඳහා) රු. 6000.00                      අවිනිශ්චිත වියදම් රු.5000.00  <u>රු.89,000.00</u></p>	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය.	89,000.00
02	<p>2019.02.11 මහා සභාවේ තීරණ අංක 05 (05) – 7 ඇස්තමේන්තුව සංශෝධනය කිරීම.</p> <p>ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතිකොට ගෙන සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කාන්තාවන් ගෙවතු වගාව කෙරෙහි යොමු කිරීමේ අරමුණින් "වස විස පිරි එළවළු වෙනුවට රස ගුණ පිරි එළවළු ඔබේ ගෙවත්තෙන්ම" උපයා ගැනීමට මහ පෙත්වීම සඳහා පවත්වනු ලබන වැඩසටහන.</p> <p>ප්‍රචාරණ කටයුතු රු.18,000.00                      දේශන ගාස්තු හා රාත්‍රී නවාතැන් පහසුකම් රු.25,000.00                      එළවළු බීජ (300 දෙනෙකු සඳහා) රු.45,000.00                      කෘෂි උපකරණ (300 දෙනෙකු සඳහා) රු.102,000.00                      සංග්‍රහ කටයුතු රු.15,000.00                      කොම්පෝස්ට් පොහොර රු. 30,000.00                      ( කිලෝ 5 පැකට් 300 )                      අවිනිශ්චිත වියදම් රු.10,000.00  <u>රු.245,000.00</u></p>	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය.	245,000.00

--	--	--	--	--

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පිරිස් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. මෙහි සහතිකපත්‍ර සඳහා රු. 75000.00 ක් කියලා තියෙනවා ඒක මේ ව්‍යාපෘතිය යටතේ මුළු වැඩසටහන සඳහාම මුද්‍රණය කරන සහතිකපත්‍ර සඳහා තමයි ඒ මුදල වෙන් කරලා තියෙන්නේ. අපි කහහේනේ විතරයි පටන් ගත්තේ. අනෙක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලටත් මේ කටයුත්ත ගියාම ඒ සහතික තමයි ලබා දෙන්නේ ඒ සඳහා තමයි ඒ මුදල.

ඒ අනුව මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පිරිස් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

**05 – (03) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.**

සීතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ සංවර්ධන නිලධාරී තනතුරක සේවය කරන ඒ.එස්.ආර්. ධර්මදාස මහත්මිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හංවැල්ල ශාඛාව මගින් ලබා ගැනීමට නියමිත දේපල ණය සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිපූර්ණය කළ යුතු පොලී මුදල, මෙම සභාවට ප්‍රතිපූර්ණය කරන තෙක් එම පොලී මුදල සභා අරමුදල් මගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව හංවැල්ල ශාඛාව වෙත ගෙවිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. නැතිනම් මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

**05 – (04) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.**

සීතාවක ප්‍රාදේශීය සභාව සතු පාදුක්ක නව වෙළඳ සංකීර්ණයෙහි හා පැරණි වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය 2019.01.22 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2592 අංක දරණ ලිපිය මගින් දක්වා ඇති පහත උප ලේඛනයේ සඳහන් මාසික වෙළඳපොළ කුලිය 2019.04.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

නව වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය		පැරණි වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය	
කඩ කාමර අංකය	මාසික කුලිය රු.	කඩ කාමර අංකය	මාසික කුලිය රු.
1	6,000.00	1	3,000.00
2	6,000.00	2	3,000.00
3	6,000.00	3	3,000.00
4	6,000.00	4	3,000.00
5	6,000.00	5	3,000.00
6	6,000.00	6	3,000.00
7	6,000.00	7	3,000.00
8	6,000.00	8	3,000.00
9	4,000.00	9	3,000.00
10	4,000.00	12	3,000.00
11	4,000.00	13	2,500.00
12	4,000.00	14	2,500.00
13	4,000.00	15	2,500.00
14	4,000.00	16	2,500.00
15	4,000.00	17	2,500.00
16	4,000.00	18	2,500.00
17	4,000.00		
18	3,900.00		
19	5,800.00		
20	5,800.00		
21	5,800.00		
22	5,800.00		
23	5,800.00		
24	5,800.00		
25	5,800.00		
26	5,900.00		
27	3,500.00		
28	3,500.00		
29	3,400.00		
30	3,500.00		
31	3,400.00		
32	3,500.00		
33	3,500.00		
34	3,500.00		
35	3,500.00		
36	3,400.00		

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල චීරරත්න මැතිතුමා.
02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා.
03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා.



- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා.
- 05. ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා.
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා.
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔල්ගා අතුකෝරල මැතිතුමිය.

**ඉහත යෝජනාව සම්බන්ධයෙන් බෙදීමක් පැවති බැවින් ඡන්ද විමසීමක් සිදු කරන ලදී.**

- 01. ගරු සභාපති ජී.ජයන්ත රෝහණ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 02. ගරු උප සභාපති එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ. විමල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ.මේරි මාග්‍රට මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ආර් .ගයාන් දුමින්ද මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ. මංජුල චීරරත්න මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔල්ගා අතුකෝරල මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ .ප්‍රේමරත්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී .සනී හෙක්ටර් පිරිස් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී .කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ රුපසිංහ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා ඒ අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
- 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රුපසිංහ මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී .ශීතාමනී ස්වර්ණලතා මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කී ප්‍රහානී අල්මේදා මැතිතුමිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ .සුසන්ත මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච් .වරුණ දිලීප් කුමාර මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. නිමල් සසිරි කළුපහන මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ් .අසෝක වැලිකල මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුස්සැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී.කුමුදිණි ජයවර්ධන මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශම්ණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ජී.ඩී.ඉන්ද්‍රානි පද්මසිලි මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී .මාලනී වන්දලතා මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් .වන්දන සූරියආරච්චි මැතිතුමා යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා ඒ අවස්ථාවේ සභා ගර්භයේ නොසිටින ලදී.
- 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී.
- 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.

යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	22
යෝජනාවට වික්ෂව ඡන්දය ලබා දුන් ගරු මන්ත්‍රීවරු	14
යෝජනාවට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටි ගරු මන්ත්‍රීවරු	01

ගරු සභාපතිතුමා

ඒ අනුව මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමාගේ ස්ථිරත්වයෙන් බහුතර ඡන්ද 08 කින් සභා සම්මත විය.

05 – (05) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක උප කාර්යාලීය බල ප්‍රදේශයට අයත් අක්කර බදු අයකිරීමට ඇති දේපල වලින් පහත උප ලේඛනයේ සඳහන් දේපල භෞතිකව සොයා ගත නොහැකි බැවින් හා ලේඛනයන්හි ඇති ලිපිනයන්ට ලියාපදිංචි තැපෑලෙන් ලිපි මගින් දැනුවත්කිරීම් සිදු කළද එම ලිපි ආපහු ලද බැවින් වසර 13 කට වඩා වැඩි කාලයක සිට එම දේපල වලින් අය විය යුතු අක්කර බදු ප්‍රමාණය අයකර ගැනීමට හැකියාවක් නොමැති බැවින් 2018.12.31 දිනට එම දේපල මගින් අයවිය යුතු රු. 75,522.82 ක හිඟ මුදල ලේඛන වලින් කපා හැර ලේඛන සංශෝධනය කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	අක්කර බදු ගෙවීමේ කුලී අංකය	නම හා ලිපිනය	වාර්ෂික බදු මුදල රු.	හිඟ පැවත එන වසර ගණන	2018.12.31 ට දිනට ශේෂය (ලේඛන වලින් කපා හරින හිඟ මුදල) රු.
1	1	කේ.වලෝ සිංඤ්ජා, අරකාවිල, හදපාන්ගොඩ.	90.00	31	2,858.50
2	3	එම්.ඩී. අජිත් කුලවර්ධන, 215/ඩී/2, උද්‍යාන පාර, කොළඹ 05.	50.00	22	1,100.00
3	4	දම්ටියෙස් රණසිංහ, වේරගල, පාදුක්ක.	-	-	400.00
4	6	ඩී.එන්. සේනානායක, "සේනානි", හංවැල්ල.	60.00	13	820.00
5	7	පියදාස වේරගල, අරුක්වත්ත, පාදුක්ක.	70.00	31	2,170.00
6	13	එම්.එච්.ආර්. අබේවර්ධන, 23, ලොරිස් රෝඩ්, කොළඹ.	60.00	31	1,860.00
7	14	එම්.එම්. ජයවර්ධන, බංගලාවත්ත, කොට්ටාව, පන්නිපිටිය.	90.00	31	2,790.00
8	19	කේ.පී.ඩී.ධර්මරත්න, වග, කුම්මෝදර.	160.00	30	4,920.00
9	20	ජනක වමින්ද ගමගේ, කෙළීමඩල, කුම්මෝදර.	70.00	18	1,260.00
10	25	එල්.එම්.එම්. ඩයස්, 33, රැජිණ විදිය, කොල්ලුපිටිය.	100.00	21	2,100.00
11	26	එල්.එම්. මාලින් ඩයස්, 33/ඒ, රැජිණ විදිය,	210.00	14	2,940.00

		කොල්ලුපිටිය, කොළඹ 03.			
12	32	එස්. සෝමදාස, මලගල, පාදුක්ක.	70.00	31	2,170.00
13	33	ඩී.පී.ඒ. ජයසිංහ, පනාගොඩ, හෝමාගම.	100.00	31	3,100.00
14	34	කේ.ඒ. චන්ද්‍රසේන, උග්ගල්ල, පාදුක්ක.	70.00	35	2,487.44
15	39	ඩබ්.සී. චලෝ සිංඤ්ජා, නන්දා ලියනගේ, වග ඉරිදාපොළ.	90.00	27	2,462.48
16	40	සූරියජපෙරුම භාමිනේ, වග ඉරිදාපොළ, උඩගම දඹෝර.	160.00	28	4,490.00
17	42	එස්. සූරියආරච්චි	900.00	22	20,610.00
18	44	බී.එස්. සමරවීර, උඩගම, පාදුක්ක.	50.00	34	1,711.90
19	45	ඒ.ඊ. වනිගසූරිය	60.00	39	2,340.00
20	46	උග්ගල්ල, අංගම්පිටිය, ඩී.ආර් පියදාස, උඩගම.	50.00	31	1,550.00
21	47	ජනවසම, උඩගම.	270.00	28	7,707.50
22	48	එම්.ඒ. රොසලින් නෝනා, මලගල, කහවල.	80.00	19	1,575.00
23	49	තුම්මෝදර ඩබ්.එම්.එච්.එස්. පෙරේරා, පින්තවල, වග.	100.00	21	2,100.00
කපා හරින මුළු හිඟ මුදල රු.			2960.00	-	75,522.82

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමන්ලා අදහස් ඉදිරිපත් කරනවාද. නැතිනම් මෙම යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 439/ඒ දිද්දෙණිය දකුණ ග්‍රාම සේවා වසමට අයත් දිද්දෙණිය ගම තිබෙන සම්බුද්ධිවත්තට යන පාර ඩබ්.ඩී. සිරිල් මිනින්දෝරු මහතා විසින් අදින ලද පිඹුරු අංක 1928 සහ 1995.03.09 දිනැති පිඹුරෙහි ලොට් අංක 6 හි දක්වා ඇති පාර, පහත්ගම වෙවැල්පනාව ප්‍රධාන පාරෙන් පටන් ගෙන, එච්.ඒ.සී. ප්‍රදීප් සඳරුවන් මහතාගේ පුද්ගලික ඉඩමෙන් අවසන් වන දිගින් මීටර් 146 ක් ද පළලින් මීටර් 3.5 ක් පළල මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කළ යුතු යැයි මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 02. ගරු සභාපති ජී. ජයරත්න රොහණ මැතිතුමා
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමා

මේ යෝජනාවට ගරු මන්ත්‍රීවරුන්ගේ බෙදීමක් තියෙනවාද? නැතිනම් මෙම යෝජනාවත් ඒකමතිකව සභා සම්මත යෝජනාවක් විදියට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමියගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

06.කාරක සභා වාර්තා.

06 – (01 ) 2019.02.21 නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

2019.02.21 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (02 ) 2019.02.22 කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය

ගරු සභාපතිතුමා, මේ ගැන මට යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා. අංක 08 - අකරව්ට, ආනන්දගම, අංක 50 නිවාස මෙහි ප්‍රශ්නයක් තියෙනවා. ගරු සභාපතිතුමනි මේකට කෝකිල මන්ත්‍රීතුමාට ඉදිරිපත් වීම ගැන මම සන්තෝස වෙනවා. මොකද ආනන්ද රූපසිංහ මන්ත්‍රීතුමාගේ කාලෙන් ඉදිරිපත් වෙව්ව දෙයක්. ඒ මිනිස්සුන්ගේ ගැටළුව විසඳිලා නැහැ. මටත් මේක ඉදිරිපත් කරලා තාක්ෂණ නිලධාරීතුමියත් ගිහිල්ලා මේ ගේ බලලා තියෙනවා. අවට ගෙවල් දෙක කැදවලා මේකට තීරණයක් ගන්න ඕනෙ කියලා තමයි තාක්ෂණ නිලධාරීතුමිය කිව්වේ. එතනින් එහාට මේකේ තීරණයක් ඇවිත් නැහැ. ඉක්මන් කරලා මේ ප්‍රශ්නය විසඳලා දෙන්න මේ පුද්ගලයන් හරි අපහසුතාවයෙන් ජීවත්වෙන්නේ. කුස්සිය යට වෙලා උයාගෙන කන්න විදියක් නැතුව දරුවොත් එක්ක ඉතාමත් අපහසුතාවයෙන් ජීවත්වෙන්නේ.

ගරු සභාපතිතුමා

මොකක්ද මන්ත්‍රීතුමිය.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය

අංක 08. කාර්මික සේවා කමිටුව.

ගරු සභාපතිතුමා

ඔබතුමිය මේක ගැන ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. කාර්මික සේවා කමිටුවේ නිර්දේශ ලබා ගන්න

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය

නැහැ සභාපතිතුමා ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ තමයි. නමුත් මේ ප්‍රශ්නය මමත් ගෙනාවා. ඒකට විසඳුමක් ගේන්න තාක්ෂණ නිලධාරීතුමිය පැහැදිලිව විසඳුමක් ගෙනාවා.

ගරු සභාපතිතුමා

එය සුදුසු බවට කාරක සභාව නිර්දේශ කරන ලදී. නිර්දේශය ඒක ඊළඟ කමිටුවට ඉදිරිපත් කරයි. නිර්දේශ ආචාට පස්සේ

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය

නිර්දේශ කරලා බල බල ඉඳලා හරියන්නේ නැහැ. මෙතුමිය ඇවිල්ලා බලලා ගියා. මිනිස්සු හරි පව. ඒ මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ සභාවෙන් වැඩක් කෙරෙන්නේ නැති නිසානේ

ගරු සභාපතිතුමා

කමිටුවේ වාර්තාවේ තියෙන්නේ ලබා ගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී. ඒක තීරණය කරලා ඊළඟ කමිටුවට දාලා නිර්දේශ ආචාට පස්සේ නිර්දේශ ක්‍රියාත්මක කරයි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිරි මැතිතුමිය

ඔබතුමාට තේරුණේ නැහැ මම කියපු දේ. මේක බලලා යනවා විතරනේ. මේක ආනන්ද රූපසිංහ මන්ත්‍රීතුමාගේ කාලේ ඉඳන් ප්‍රශ්නයක්. කෝකිල මන්ත්‍රීතුමාටත් එහෙම වුණොත් හරි අපරාදයක් නේ ඇවිල්ලා බලලා දාලා ගිහිල්ලා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා

ගරු සභාපතිතුමනි, කාර්මික සේවා කමිටුවේ 02 පිටුවේ 04 වෙනි කොටස. ඉඩමක් අනුමත කරන්න ගියහම කාණුවක් තියෙනවා කියලා ලිපියක් දීලා තියෙනවා උතුරු අරුක්වත්තෙ විදුලා කුමාරි කියන මහත්මිය. දෙපාර්ශවය කැඳවලා කමිටුව ගිහිල්ලා බැලුවා. ඔබතුමා ඊටපස්සේ නැවත වැඩ අධිකාරීතුමියට පරීක්ෂා කරලා බලලා වාර්තා දෙන්න කියලා දාලා තියෙනවා. දැන් මාස කීපයක් ගතවෙලා තියෙනවා මේ ඉඩමේ ජ්ලෑන් එක අනුමත කරගන්න අවශ්‍ය වෙන්නේ. මේකේ මොකද්ද තත්වය.

ගරු සභාපතිතුමා

කමිටුවට වාර්තාව ආවම බලමු මන්ත්‍රීතුමා. කමිටුවට එතුමියගේ නිර්දේශ වාර්තාව එන්න ඕන. ආවම බලන්න පුළුවන්.

ගරු උපසභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, 06 වෙනි පිටුවේ 20. පාරක් පවරා ගැනීම සම්බන්ධව. බෝපේ කුරුන්දෙනිය ප්‍රදේශයේ මේ පාර පිහිටලා තියෙන්නේ. මේ පාර ජ්ලෑන් එකෙන් ඇරලා තියෙනවා. කට්ටිය 08 දෙනෙක්ද කොහෙද අත්සන් කරලා තියෙනවා. නමුත් එක පැත්තක අය විරුද්ධත්වයක් තියෙනවා. අපිට අවශ්‍යතාවය තියෙනවා මේ පාර සංවර්ධනය කරගන්න. මොකද ඒකෙ යන්නම බැහැ ඇල පාරක් අයිනෙන් යන්නේ. චතුර පාර සම්පූර්ණයෙන්ම පාර දිගේ එන්නේ. මේකට මොකද්ද අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය.

ගරු සභාපතිතුමා

මේකට විරුද්ධ වෙන පාර්ශවයක් තියෙනවා ඒකයි මේකෙ ප්‍රශ්න තියෙන්නේ. පාර්ශවයක් විරුද්ධ වුණාම අපි ඒ ගැන කලා කරන්න ඕන. විරුද්ධ පාර්ශවයටත් එන්න කියලා කමිටුවේදී කලා කරලා තීරණයක් ගමු. විරුද්ධ පාර්ශවයටත් එන්න කියලා මොකක්ද හේතුව කියලා බලමු. මේ ගැන වාර්තාවක් දෙන්න පාදක්ක තාක්ෂණ නිලධාරීතුමිය උප සභාපතිතුමාගේ ගමේ පාරක්. ඒක පොඩ්ඩක් බලලා වාර්තාවක් ඉදිරිපත් කරන්න ඒක හේතුව මොකක්ද කියලා කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න ඒකට විරුද්ධ වෙන්න. පාරක් සංවර්ධනයට විරුද්ධ වෙන්න හේතුවක් තියෙන්න ඕනෙ ඒක බලලා වාර්තා කරන්න.

2019.02.22 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමතී ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, පරිසර හා පහසුකම් කාරක සභාවේ 10 වෙනි පිටුවේ 13 වෙනි ඡේදයේ මේකෙ තියෙනවා “දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කාරක සභාව විසින් 2019.04.08 වෙනි දින දක්වා බලපත්‍රය ලබා දීමට තීරණය කරන ලදී” කියලා. නමුත් සභාපතිතුමනි, මේ අවස්ථාවේදී මම ඒ කියන්නේ ගීතාමතී ස්වර්ණලතා වන මමත්, සුනිල් රණසිංහ ගරු මන්ත්‍රීතුමාත්, සනී හෙක්ටර් පීරිස් ගරු මන්ත්‍රීතුමාත්, සමන්ත කුමාර ගරු මන්ත්‍රීතුමාත් මේ අවස්ථාවේදී විරුද්ධත්වය ප්‍රකාශ කළා. ඒක සඳහන් වෙලා නැහැ. ඒ වගේම අත්සන් ලේඛනයේ තියෙනවා මේ ගත්ත කීන්දු තීරණ ඇතුලත් ඒවා සම්මත වෙලා කියලා. එතනත් මම හිතනවා නිවැරදි විය යුතුයි කියලා. අත්සන් ලේඛනය පරිසර හා පහසුකම් එකේදී. පරිසර හා පහසුකම් කාරක සභාවේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුලත් පරිසර හා පහසුකම් කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් කරමි. කියලා. එතනත් නිවැරදි විය යුතුයි.

ගරු සභාපතිතුමා

13 වෙනි අංකයට මන්ත්‍රීතුමියගේත්, සමන්ත කුමාර මන්ත්‍රීතුමාගේත් විරුද්ධත්වය ප්‍රකාශ වූණා කියලා සඳහන් කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමතී ස්වර්ණලතා මැතිතුමිය

ඒ දෙන්නගෙ විතරක් නෙමෙයි සනී හෙක්ටර් පීරිස් මන්ත්‍රීතුමා, සුනිල් රණසිංහ මන්ත්‍රීතුමා

ගරු සභාපතිතුමා

ඒ මන්ත්‍රීතුමාලා ඒ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕන. නමුත් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ නැහැ. මම කමිටුවේ හිටියා. මම කාටවත් පක්ෂග්‍රාහීව නෙමෙයි කියන්නේ. සුනිල් මන්ත්‍රීතුමාත්, සනී මන්ත්‍රීතුමාත් හිටියා කමිටු සභාපතිතුමාත් හිටියා. නමුත් මට පැහැදිලිවම ගීතාමතී මන්ත්‍රීතුමියත්. සමන්ත කුමාර මන්ත්‍රීතුමාත් පැහැදිලිවම ඒ සම්බන්ධව විරුද්ධයි කියලා ප්‍රකාශ කළා. ඒ නම් දෙක සටහන් නොවීම අඩුවක් වරදක් ඒ අඩුපාඩුව සම්පූර්ණ කරන්න. ඒ වගේම මන්ත්‍රීතුමියගේ ප්‍රකාශය අනුව 13 වෙනි අංකයට අදාල කාරණාවට හැර අනෙක් ඒවාට තමයි මන්ත්‍රීතුමියගේ එකඟතාවය තියෙන්නේ කියලා සටහන් කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමතී ස්වර්ණලතා මැතිතුමිය

ඒ අය අත්සන් කරලා ලියුමක් දීලා තියෙනවා.

ගරු සභාපතිතුමා

මට හම්බ වූණේ නෑ. එහෙම ලිපියක් මගේ අතට පත් වූණේ නැහැ. මන්ත්‍රීතුමියගෙන් සමන්ත කුමාර මන්ත්‍රීතුමාගෙන් මම හිටපු හින්දා මම දන්නවා අපේ ලේකම්තුමා ප්‍රධාන අපේ නිලධාරී මණ්ඩලයත් හිටියා. ඒ මන්ත්‍රීතුමාලා දෙන්නගේ පැහැදිලිව ප්‍රකාශ වූණා. මට හොඳට මතකයි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමතී ස්වර්ණලතා මැතිතුමිය

සනී හෙක්ටර් මන්ත්‍රීතුමා ඉන්නවා ඔබතුමාට පුළුවන් අහන්න.

ගරු සභාපතිතුමා

ඔබතුමා විරුද්ධ ද?

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ඔව්.

ගරු සභාපතිතුමා

එතුමාගේ විරෝධතාවය සඳහන් කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමා, සමාවෙන්න ඕනෙන. මෙතන සුනිල් රණසිංහ මන්ත්‍රීතුමා නැහැ. එතුමාත් අපිට පැහැදිලිවම කිව්වේ විරුද්ධ වුණා කියලා. දැන් ඔබතුමා ඉස්සෙල්ලා නම් දෙක කියලා. සනී හෙක්ටර් මන්ත්‍රීතුමාගේ නමත් ඇතුළත් කරන්නලු. සුනිල් රණසිංහ මන්ත්‍රීතුමා අපිව දැනුවත් කළෙන් එතුමාත් විරුද්ධ වුණා කියලා.

ගරු සභාපතිතුමා

නැති කෙනෙක්ගේ තීරණය මට ප්‍රකාශ කරන්න බැහැ. එතුමා ලිපියක්වත් දීලා තියෙනවාද අඩුම ගාණේ. කමිටු වාර්තාවේ කාගෙවත් නම් සඳහන් වෙලා නැහැ. මට ඒක පැහැදිලිව ඕනෙන. සනී මන්ත්‍රීතුමා දැන් කියනවා. මම දන්නේ නැහැ ඒකත් හරිද කියලා. එතුමා ප්‍රකාශයක් කළේ නැහැ ඒ වෙලාවේ මට මතක හැටියට.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා

එතුමා දැන් ගියෙන් සභා කටයුත්තකට. එහෙනම් ඔබතුමා ඉඩ තියන්න එතුමා කමිටු සාමාජිකයෙක්. ඒක අසාධාරණයිනෙ.

ගරු සභාපතිතුමා

අපි ඊළඟ පරිසර කමිටුවේදී එතුමාගෙන් අහමු ඒ සඳහා විරුද්ධයිද කියලා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමා, මම මේ පිළිබඳව උදේ ලේකම්තුමාගෙන් විමසුවා මේ ලිපිය ඉදිරිපත් කරන්නද කියලා. ඒ වෙලාවට සංශෝධනය කරන්න කිව්වා.

ගරු උප සභාපතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම 10 පිටුවේ 13 වෙනි ප්‍රශ්නය ගැන මම කතා කරන්නේ. ඔබතුමා මේ වෙළඳ බලපත්‍රය නතර කරලා කියලා කිව්වා. මම හිතන්නේ ඒක හොඳ ප්‍රකාශයක්. මම ඉල්ලා සිටිනවා අපිටත් තියෙන මෙම ගල්වල්වල් සම්බන්ධ අවසාන තීන්දුව දෙන්න කියලා තියෙන්නේ ප්‍රාදේශීය සභාවට. මධ්‍යම පරිසර අධිකාරියෙන් එවපු ලියුමේ තියෙනවා. ඒ අනුව කටයුතු කරලා ඉදිරියේදී විශේෂයෙන් මේ ගැටළුවට සභාවක් විදියට අපේ ප්‍රදේශයේ තියෙන පරිසර ප්‍රශ්න වෙනුවෙන් අපි මැදිහත් වෙන්න ඕනෙන. මොකද අපි දන්නවා අද පායලි වම්පික ඇමතිතුමා ගෙනලේලා තියෙනවා පනතක් සිතාමතා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සියලු බනිප් සම්පත් ලබා ගන්න අවශ්‍ය සංවර්ධන කටයුතු යොදන්න කියලා වක්‍රලේඛයක් ගෙනත් තියෙනවා. අපි මේකට විරුද්ධ වෙන්න ඕනෙන. මේ පරිසරය විනාශ කළොත් අපේ ළමයි අපේ අනාගතය තමයි විනාශ වෙන්නේ. අපි කොළඹ දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න ඕනෙන. සංවර්ධනය කරන ගමන් අපේ ප්‍රදේශය විනාශ කරමින් සංවර්ධනය කිරීමට අපි විරුද්ධ වෙන්නේ ඕනෙන මම හිතන්නේ. අපි ඉදිරියේදී මේ ගැන කතා කරලා මේක වෙනම යෝජනාවක් ගෙනලේලා කටයුතු කරන්න ගරු සභාපතිතුමා අපේ දිද්දේණිය මන්ත්‍රීතුමිය මේ ගැන දිගින් දිගටම ගෙනලේලා එකඟතාවයට පැමිණුනා මම හිතන්නේ ඔබතුමා ඒ අනුමැතිය දුන්නේ නැහැ කියලා කිව්වා. ඒ ගැන ඔබතුමා ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම අපේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ සටහන් කරනකොට මේ වගේ ගැටළු සහගත විදියට වාර්තා කරන්න එපා. මොකද එතකොට මන්ත්‍රීතුමා අපහසුතාවයට පත්වෙනවා. මට වුණත් ඒක වෙනවා මොකද ගමට ගිහිල්ලා එකක් කියනවා සභාවේදී එකක් කියනවා කියලා මිනිස්සු කියනවා. මොකද මේවා අද මුදල් සම්බන්ධව වෙන කටයුතු. පස් කැපුවත් ගල් කැඩුවත් අපි ඒවායින් මුදලක් ගන්නවා කියලා. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා මේක නිවැරදි කරලා සංශෝධනය කරන්න කියලත් ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමා කමිටුව නියෝජනය කරන කෙනෙක් විදියට මම යමක් කියන්නම් මේ කරුණ සම්බන්ධයෙන්. මේක උප සභාපතිතුමා කීවා වගේම මේ වෙළඳ බලපත්‍රය ගන්න ආවාම සභාවට වෙළඳ බලපත්‍රය ගන්න යවනවා MOH කාර්යාලයට. MOH කාර්යාලයට යැවීමට පස්සේ MOH කාර්යාලයෙන් ආපහු ලියුමක් එවනවා මෙහෙට යම් කොන්දේසි දාලා ඒවා සම්පූර්ණ කරන්න ඕනෙ කියලා. එතකොට මේ කොන්දේසි දාලා එවීමට පස්සෙන් මේ ප්‍රාදේශීය සභාවෙන් යවනවා ඒ අදාල ආයතනයට හෝ පුද්ගලයාට. ඒ පුද්ගලයා ආපහු ලියුමක් දෙන්න ඕනෙ මේවා නිවැරදි කරලා තියෙනවා මේවා අපි කරලා තියෙනවා කියලා. යම් කාලසීමාවක් ගතවෙනවා මේකට මාසයක් දෙකක් වෙන්වත් පුළුවන්. මොකද මේකෙ ගැටළුව මතුවෙනවා අපිට ප්‍රාදේශීය සභාවෙන් මේක යවනකොට යවන්නේ පොඩි කාලයක් අරගෙන මේක කණ්ඩායම් එකතු කරලා. හැබැයි මේක පෞද්ගලිකව අරන් ගියාමත් ගැටළුවක් මතුවෙනවා. ඒ නිසා මම හිතනවා මේක සභාවට ආදායමක් ලැබෙන වැඩක් එක පැත්තකට. මේ ගල්වලවල් විතරක් නෙමෙයි අනිත් දේවල් වලත් මේ ගැටළු මතුවෙන නිසා මේකට නිසි ක්‍රමවේදයක් සකස් නොකළොත් ව්‍යාපාරිකයන්ගෙන් පැත්තෙන් ඔවුන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා.

ගරු සභාපතිතුමා

අපි ක්‍රමවේදයක් සකස් කරමු. පරිසර කමිටුවේදීත් සාකච්ඡා කරලා අපි මේ සඳහා ක්‍රමවේදයක් සකස් කරමු.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මටත් තියෙනවා පරිසර කමිටුව සම්බන්ධව ප්‍රශ්නයක්. සන්රයිස් මෝටර්ස් පාර්ක් ශ්‍රී කුමාර් කියන කෙනෙක්ගේ නිවසේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් සම්බන්ධව නීත්‍යානුකූලව සියලුම ලිපි ලේඛන පරිසර අධිකාරිය ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල සියලු නිලධාරීන්ගෙන් අවසර නීත්‍යානුකූලව ලබා ගෙන තව වෙළඳ බලපත්‍රය ලබා නොදෙන්න හේතුව දැන ගන්න එකක්. දෙවෙනි කාරණය ගරු සභාපතිතුමනි, අවිස්සාවේල්ල ආසනයේ සීතාවක ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ එවන් ව්‍යාපාරික ස්ථාන එකසිය ගණනක් තිබෙනවා. එයින් නීත්‍යානුකූල සියලුම ලිපි ලේඛන නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන දෙකක් තමයි ශ්‍රී මහතාගේ සහ අළුත් අම්බලම ප්‍රදේශයේ තියෙන ව්‍යාපාර දෙක. ඒ හැරුණු විට අනිත් සියලුම දේ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් තමයි පවත්වාගෙන යන්නේ. එහෙම නීත්‍යානුකූලව සියලුම දේ කරලා තියෙද්දී ඔහුට වෙළඳ බලපත්‍රය නිකුත් කිරීමට තියෙන දෝෂය මොකක්ද කියලා දැන ගන්න කැමතියි. . අනිත් එක මට දැනගන්න ලැබුණා ගරු සභාපතිතුමනි මෙම සභාවේ යම්කිසි මන්ත්‍රීවරයෙක් එම ප්‍රශ්නයේදී කපා කරද්දී දෙමලුන්ට මේ ඉන්න නිලධාරීන් කඩේ යනවා කියන වචනයත් භාවිතා කරලා තියෙනවා. ඒක අනුමත කරන්න මට බැහැ. ඒක වැරදියි. මොකද මම හිතන්නේ මෙතන ඉන්න රාජ්‍ය නිලධාරියා තමන්ගේ රාජකාරිය හරියට කරනවා නම් එහෙම හැල්ලුවට ලක් කරලා තමන්ගේ පෞද්ගලික උවමනාව මත දැන් මට යම්කිසි දෙයක් කරලා දුන්නේ නැහැ කියලා නීත්‍යානුකූලව මම කරනවා නම් ඒ රාජ්‍ය නිලධාරීන් මට කඩේ ගියා වෙන්න බැහැ. ඒක භාවිතා කිරීම වැරදියි කියලා මම විශේෂයෙන්ම මතක් කරනවා. පැහැදිලිව කියලා තියෙනවා දෙමලුන්ට කඩේ ගියා කියන එක. ඒක අනුමත කරන්න හොඳ නැහැ. ඒ වගේම ඔබතුමාට හෝ මෙතන ඉන්න මන්ත්‍රීවරු සියලුදෙනාට

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමා මම දන්නේ නැහැ කවුරු එවැනි ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා ද කියලා. ඒ කරන ප්‍රකාශයත් එක්ක හැම මන්ත්‍රීවරයෙක්ටම අසාධාරණයක් කරන්න එපා. කවුරු හරි කියපු දෙයක් ගැන කතා කරන්න එපා. එහෙම කීවා කියලා ඔප්පු කරන්න බැරි නම් ඔබතුමාට නම කියන්නත් බැරි නම් කවුද කීවේ කියලා කියන්නත් බැරි නම් මේකෙ සියලු මන්ත්‍රීවරුන්ට එහෙම කළායි කියලා එවැනි ප්‍රකාශ නිසා වෙන්වේ වැරදි අවබෝධ. කවුරුවත් කියපු දෙයක් ගැන කියන්න එපා. ඔබතුමාට ඇහුණා නම් කියන්න. ඔබතුමාට එතුමාගේ නම කියන්න පුළුණ ඉවරයි. ඒ නිසා ඔබතුමාට කීවේ



නැත්නම් ඔබතුමා මේ ප්‍රකාශ කරන්න යන්න එපා. එහෙම කරන එක මේ මන්ත්‍රීවරුන්ට කරන අසාධාරණයක්. අපි එහෙම කවුරුත් සිංහල ද, ද්‍රවිඩ ද මුස්ලිම් ද, බර්ගර් ද කියලා අපිට අදාල නැහැ මේ සභාවේ හැමෝම අපිත් ඉන්නවා ඔබතුමාලාත් ඉන්නවා. ඒ නිසා ඒක අනිත් අයට කරන අසාධාරණයක්. අපිට කාටවත් අසාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සභාවේ ද්‍රවිඩ සහෝදරයෝ ඕන තරම් ඉන්නවා. බොහොමයක් ඉන්නවා සභා බල ප්‍රදේශයේ. කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ ජාතියක් විදියට ආගමක් විදියට. එහෙම ප්‍රකාශයක් ඔබතුමාට කවුරු හරි කළා නම් ඒ කෙනාගේ නම කියලා ප්‍රකාශ කරන්න ඒකෙ ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවුරුවත් කිව්ව දෙයක් කියලා මේකෙ එහෙම මන්ත්‍රීවරුන්ට අපහාස කරන්නේ. ඒක අපහාසයක් අපි හැමදෙනාටම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා

සභාපතිතුමා ඒක තමයි මම නම නොකිව්වේ. මට ඇහෙන්න කිව්වේ නැති නිසා තමයි මම නම නොකිව්වේ. ඒක වැරදියි කියලා තමයි මම කිව්වේ. අහවල් මන්ත්‍රීවරයා කිව්වයි කියලා කිව්වේත් නැහැ. එහෙම කවුරු හරි මන්ත්‍රීවරයෙක් කිව්වා නම් ඒක වැරදියි කියලයි මම කිව්වේ. කාටවත් මම වෝදනා කළේ නැහැ. දෙවෙනි කාරණය තමයි ගරු සභාපතිතුමනි මේකෙ තියෙන නීත්‍යානුකූලභාවය. මෙහි ඉන්න මන්ත්‍රීවරු සියලුදෙනාටම ගිහිල්ලා බලන්න පුළුවන් ඒ ව්‍යාපාරික ස්ථානය මේ හේතුවෙන් අවට පරිසරයට අලාභයක් අනතුරක් සිද්ධ වෙනවාද කියලා ඒ දේවල් ගැන පරීක්ෂාවක් කරලා සාධාරණයක් ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි මට කියන්න තියෙන්නේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය

ගරු සභාපතිතුමනි මට වචනයක් කතා කරන්න තියෙනවා. 10 වෙනි පිටුවේ 13 සම්බන්ධව. ඔබතුමා කලින් සඳහන් කළා පෙත්සම් පිළිබඳ සලකා බලන අවස්ථාවේදී අදාල ආයතන සියල්ලක්ම අනුමත කරලා තියෙනවා ඒ නිසා අපිට වෙළඳ බලපත්‍රය දෙන්න කිසිම බාධාවක් නැහැ කියන එක. නමුත් මම මේ ලිපි සියල්ලම පරීක්ෂා කරලා බැලුවා. ඒ හැම එකකම තියෙන්නේ ආයතන 06 ක් නම් කරලා තියෙනවා මේ ආයතන 06 නිර්දේශ සහ කොන්දේසි වලට යටත්ව තමයි ඒගොල්ලෝ මේ දේ නිර්දේශ කරනවා කියලා, කියලා තියෙන්නේ. ඉතින් ඒ ආයතන 06 යටතේ 03 වෙනියට සිතාවක ප්‍රාදේශීය සභාව තියෙනවා. එතකොට මේ ආයතනය අනෙක් ආයතන 05 ට අමතරව සිතාවක ප්‍රාදේශීය සභාවටත් තියෙනවා අපිටම සුවිශේෂී වෙච්ච කාර්යභාරයක් ඉටු කරන්න අනිත් ඒවායින් ස්වායක්තව. එතකොට අපි අනිත් ඒවා මත යැපිලා අනිත් හැම ආයතනයක්ම අනුමත කරලා තිබෙනවාය ඒ නිසා අපි දියුණු කියන මතය මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද මෙතන ඉන්නේ මහජන නියෝජිතයෝ 43 දෙනෙක් ඔබතුමා ද ඇතුළුව. අපි මෙතන මහජනතාවගේ ඡන්ද අරගෙන ඇවිත් තියෙන්නේ ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න. ව්‍යාපාරිකයෝ වෙනුවෙන් පෙනී සිටින්න නෙමෙයි. ඒ වගකීම හැම වෙලාවේම මහජන නියෝජිතයා කියන පුද්ගලයා තුළ තිබිය යුතුයි. මොකද හේතුව මේ නම් කරලා තියෙන අනෙකුත් ආයතන 05 ම නිලධාරීන් වැඩ කරන ආයතනයන් මිසක් මහජන නියෝජිත ආයතන නෙමෙයි. සිතාවක ප්‍රාදේශීය සභාව තමයි එකම මහජන නියෝජිත ආයතනය මේ සම්බන්ධව ක්‍රියාකළ හැකි. ඒ නිසා අපි ඒ අපේ වගකීම ඉටු කළ යුතුයි අනෙක් ආයතන 05 න් ස්වායක්තව. කරුණාකරලා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. මට ඒවගේම දැනගන්නට ඕනේ ඔබතුමා මෙයට ඊළඟට ගන්න පියවර කුමක්ද? මේ සඳහා ඔබතුමා අත්සන් කරනවාද සහ අනිත් එක තමයි ලොකුම ප්‍රශ්න මෙතන පරිසර හා පහසුකම් කමිටුවේ ඕනෑම කමිටුවකින් මම දන්න තරමින් මම නවක මන්ත්‍රීවරියක් මම දන්න තරමින් ඕනෑම කමිටුවකින් දෙන්න පුළුවන් නිර්දේශයක් විතරයි. තීරණයක් ගන්න බැහැ. තීරණය මහා සභාවේ තමයි අනුමත වෙන්න ඕනේ. එතකොට මහා සභාවේ අනුමත වෙන්නේ නැතුව ඒ වගේ තීරණයක් අරගෙන තියෙනවාය කියලා හිතුවනාපෙට ඔබතුමාටවත් මෙතන වෙනත් කිසිම මන්ත්‍රීවරයෙක්ටවත් ප්‍රකාශ කරන්නත් බැහැ හැසිරෙන්නත් බැහැ, ඒවගේම අපේ සිතාවක ප්‍රාදේශීය ලේකම්තුමිය සහ මේ අනිකුත් ආයතන අර විදියට කියලා තියෙනවා නම් නම සඳහන් කරලාම දක්වලා තියෙන ආයතන සියල්ලකින්ම කොන්දේසි වලට යටත්වයි ඔවුන් මේ දේ

නිර්දේශ කරන්නේ කියලා කවදාහරි දවසක ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක අපේ ආයතනයට බලපානවා. අන්න එදාට අනිවාර්යයෙන්ම ඔබතුමාට හෝ සභාවේ වෙනත් නිලධාරියෙක්ට නඩු මාර්ගයට යන්න වෙනවා. ඒ නිසා මම කියන්නේ අපි නඩු කියනවා නම් නඩු කියන්න ඕනෙ අපේ ජනතාව වෙනුවෙන් අපිව පත් කරලා මෙතෙක්ට එවපු ජනතාව වෙනුවෙන්. අපිට ඔවුන්ගේ බදු මුදල් වියදම් කරන්න බැරි නම් ඔවුන් වෙනුවෙන් අපි මේ තනතුරු සියල්ල දාලා යන්න ඕනෙ. ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. අපේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ සල්ලි වියදම් කරලා නඩු කියන්න. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ මිනිස්සුන්ට නඩු කියන්න සල්ලි නැත්නම් අපි පෙනී සිටින්න ඕනෙ ඒ මිනිස්සු වෙනුවෙන් නඩු කියනවා නම් නඩු කියන්න. ඒ වගේම සංවර්ධනය සිද්ධ වෙන්න ඕනෙ ඒ කාරණයට අපි විරුද්ධ නැහැ. සංවර්ධනය අගය කරන අපේ ආණ්ඩුව තරම් අපේ පක්ෂය තරම් වෙත කිසිඳු පක්ෂයක් නැහැ. අපි සංවර්ධනය නාමයෙන් අවිස්සාවේලිල ආසනයේ ජනතාව සුරාකන එක නවත්වන්න ඕනෙ. ඒකට ඉඩ දෙන්න බැහැ. මෙතන ඉන්න මහජන නියෝජිතයෝ 43 දෙනාම දැන ගන්නට ඕනෙ තමන්ට දරුවෝ ඇති දරුවෝ නැතුව ඇති නමුත් තමන්ගේ දරුවා වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිටිනකොටම ඒ පුටුව කඩා වැටෙන්න ගලක් වැටෙනවා නම් එතකොට අපිවත් මමවත් මේ කිසිම මන්ත්‍රීවරයෙක් තමන්ගේ හදවතට එකඟව එහෙම දෙයක් හිතන්නවත් කැමති නැහැ. නමුත් මේ මිනිස්සු ඒ අත්දැකීමට මුහුණ දෙනවා. මේ දේ සිද්ධවීම අපි වළක්වන්න ඕනෙ. අපි 43 දෙනාම එකට හිටගන්න ඕනෙ පක්ෂ පාට හේද නැතුව මේ දේ වළක්වන්න ඕනෙ. මම ඔබතුමාට කියන්නේ කරුණාකරලා ජනතාවගේ සල්ලි වියදම් කරලා ජනතාව වෙනුවෙන් නඩු කියමු. අපේ 43 දෙනාම ඒකට එකඟයි. හේතුව මේ දේ වෙන්න දෙන්න බැහැ. වෙළඳ බලපත්‍රය එක දවසකටවත් නිකුත් කරන්න බැහැ. ජනතාව වෙනුවෙන් ජනතාව සම්පූර්ණයෙන් බුල්ඩෝසර් කරලා දාන්න දෙන්න බැහැ මහජන නියෝජිතයන්ට ඔවුන්ගේ ජන්ද අරගෙන ඇවිල්ලා. ඒ නිසා කරුණාකරලා මේ දේ නවත්වන්න. මේ දේ සදාචාර විරෝධී වගේම ඒක හාද සාක්ෂිය තියෙන මනුස්සයෙක්ට තේරෙන්න ඕනෙ. මේ දේ කරුණාකරලා නවත්වන්න වෙළඳ බලපත්‍රය නිකුත් කරන්න එපා. ජනතාවගේ පැත්ත ගන්න ඔබතුමාව පත්කරලා එවලා තියෙන්නේ ජනතාව. මේ ඔවුන්න දාලා තියෙන්නේ ජනතාව සභාපතිතුමා කියලා. මේ අසාධාරණය සිද්ධ වෙන්න දෙන්න එපා ජනතාවට ජනතාව සම්පූර්ණයෙන් බුල්ඩෝසර් කරලා දාන්න දෙන්න එපා. එක දවසකට හරි ජනතාවට හිතන්න දෙන්න එපා අපේ මේ මහජන නියෝජිත ආයතනය පෙනී සිටින්නේ නැහැ කියන එක. ඒ නිසා කරුණාකරලා මේ වෙළඳ බලපත්‍රය එක දවසකටවත් නිකුත් කරන්න එපා. මහජන විරෝධතා නිසා තමයි අපි මෙව්වර කාලයක් මේ වෙළඳ බලපත්‍රය දෙන එක නතර කරගෙන හිටියේ. මහජන විරෝධතා තවම නතර කරලා නැහැ. මහජන විරෝධතාව තාම තියෙනවා. මේ වැරදි දත්තයන් දාලා තමයි පිපිරුම් බලපත්‍රය අරගෙන තියෙන්නේ. ඒ නිසා වැරදි රාජ්‍ය නිලධාරීන් ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගය සභාව පැත්තෙන් හිතනවා මිසක ජනතාව සම්පූර්ණයෙන් තලා පෙලා දාලා ඔවුන්ට කැමති නම් ඒ අයට නඩු කියන්න කියලා මේ විදියට හැසිරෙනවා නම් මහජන නියෝජිත ආයතනයක් තිබිය යුත්තේ නැහැ. එහෙනම් ජන්දෙකින් අපිව පත්කරන්න ඕනෙ නැහැ. ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලය විතරක් හිටියා නම් ඇති කියලා මම හිතනවා. ඒ නිසා ඒ පිළිබඳව හිතලා බලන්න. වෙළඳ බලපත්‍රය එක දවසකටවත් දෙන්න එපා කියන ආයාචනය මම ඉල්ලනවා. නඩු කියනවා නම් අපි නඩු කියමු. ජනතාව වෙනුවෙන් ජනතාවගේ සල්ලි වියදම් කරලා. එව්වරයි. ස්තූතියි.

ගරු සභාපතිතුමා.

මහජන නියෝජිතයා ගැන උගන්වන්න මම කාගෙන්වත් ටියුෂන් ගන්නේ නැහැ. මට ටියුෂන් ගන්න ඕනෙ නැහැ, මට හොඳ දේශපාලන පක්ෂයක් තියෙනවා. මට හොඳ නායකයෙක් ඉන්නවා. මට වෙනස් කරන්නේ නැති අවංකව වැඩ කරන දේශපාලන නායකයෙක් යටතේ ඉන්න මම දන්නවා මහජන නියෝජිතයෙක් විදියට වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මට කාගෙන්වත් එහෙම ටියුෂන් අවශ්‍ය නැහැ. මේකෙ මොකක්ද කරන්න ඕනෙ නොකරන්න ඕනෙ කියලා මම හොඳට දන්නවා. මම මේ කතා කරන්නේ නැහැ මම බොහොම ඉවසීමෙන් වැඩ කරන කෙනෙක්. ඒ නිසා මම මේ

සම්බන්ධව මම කියන්නේ ඔය කිසිම දේශපාලනඥයෙක් මේ පිළිබඳව ඇහුම්කන් දුන්නේ නැති වෙලාවක මම තනියෙන් වගකීම අරගෙන මම අත්සන් නොකරපු එකේ වරද ද මේ තියෙන්නේ කියලා මම අහන්නේ. ඔබතුමිය දැන් කතා කරලා ඉවරයි. ඔබතුමිය දැන් කතා කරන්න එපා. ඒ නිසා මේ නැති දේවල් ඇදලා අරගෙන මේකෙ වට්ටම ගහලා මේ පුශ්නේ විසඳන්න නම් කවුරුවත් ලැස්ති වෙන්න එපා. මම ඒකට යටවෙන්නෙත් නැහැ. මම එදාත් කිව්වා මම මේකෙ සහාපතිවරයා මිසක් වෙන කවුරුවත් නෙමෙයි. ඒ නිසා මේකෙ තියෙන වගකීම් ප්‍රමාණය මම දන්නවා. දන්නේ නැත්නම් ඔබතුමියටත් සම්බන්ධ දේශපාලන නායකයෝ ඉන්නවා අහන්න පනත කියවලා මොකක්ද කියලා. ඒ නිසා මේකට විරුද්ධ දේවල් මම කරලා නැහැ. අද වෙනකන් මේක නවත්තගෙන ඉඳලා තියෙන්නේ මම. ඔය කියන එක දේශපාලනඥයෙක් මිනිස්සුන් එක්ක ගිහිල්ලා හිටගත්තද කතා කළා ද මේක නවත්වන්න කියලා. කවුද කතා කළේ. නවත්වන්න කියලා. ඒ නිසා මට විශුෂන් දෙන්න එන්න එපා ඒවා. මම කාටවත් බය වෙන්නෙත් නැහැ යට වෙන්නෙත් නැහැ එහෙම. එහෙම කරන්නේ කොහොමද. මේකෙ හරි විදියට නීත්‍යානුකූල විදියට මම කටයුතු කරලා තියෙනවා. අද වෙනකන් මම මේක අත්සන් කරලා නැහැ. ඇයි එහෙම කියන්නේ අත්සන් කරන්න එපා කියලා. ඒක මේ හැමෝටම කියන්න. හැම ව්‍යාපාරයකටම කතා කරන්න. ඇයි මේ ගැන විතරක් කතා කරන්නේ. දේශපාලන උවමනාවත් ඉෂ්ට කරන්න ඇවිල්ලා මට ගහන්න මට පුශ්නයක් නැහැ මට ගැහුවා මට හැමදාම ගැහුවා. 2011 ඉදන් ගුවිකැවා මේකේ. ඒත් මම මේ සියලු දේවල් ආරක්ෂා කරගෙන හිටියා. ඒ නිසා මම බය නැහැ මේවාට. මට පුළුවන් මේවාට මුහුණ දෙන්න. මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නැවැත්වුවා සමහර මිනිස්සු පෙළපාලි ගිහිල්ලා. හංවැල්ල පොළ තාම විවෘත කරන්න බැරි වුණා. කවුද ඒකේ හිටියේ. කවුද හිටගත්තේ ඒකේ. ඒවා අමතක කරන්න එපා. මේවායේ සංවර්ධනය නවත්තලා මේ රුපියල් කෝටි ගණන් වියදම් කරලා පොළ හදන්න එකට විරුද්ධව කවුද ඒකට විරුද්ධව පෙළපාලි ගියේ කවුද නතර කළේ. මේ හංවැල්ල දේශපාලනඥයෝ. එහෙම අය සාන්තුවරු වගේ කතා කරන්න ලැස්ති වෙන්න එපා කවුරුවත්. මේ බලපත්‍රය ගැන තව සාකච්ඡා කරන්න පුළුවන්. මේකට තවත් ගහන්න ඇවිල්ලා මේකට නඩු කියන්න පුළුවන් මිනිස්සුන්ටත්. ඒ වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥයෝ ඉන්නවා ඕනෙ තරම්. මිනිස්සුන්ටත් පුළුවන් ගිහිල්ලා නඩුවක් කියන්න. අද වෙනකන් පොලීසියේ ඇන්ට්‍රියස් දැමීමේ නැහැ මේකෙට. එහෙම කතා කරනවා නම්. මේකට මේ මාව අල්ලගෙන මේක තාම මම අත්සන් කරන්නේ නැතුව ඉන්නවා. තාමත් භාර භාර ගහනවා. මේ ලියුම් ලියලා මන්ත්‍රීතුමාලා කියවලා බලන්න මේකෙ පළවෙනි ඡේදය මේවා නිකන් අපි උඩින් පාත්වෙව්ව මිනිස්සු ගානට දාලා තියෙන්නේ. මේ කථා ඇහුවාම මේගොල්ලො තමයි මේවාට උදව් කරලා තියෙන්නේ කියලා. මතක තියාගන්න එහෙම කරන්න එපා. මේ ලියුමේ පළවෙනි ඡේදය කියව්වාහම මම මේ උඩින් පාත් වුණා වගේ. මමත් ඡන්දේ ඉල්ලලා මේ ඉන්න මන්ත්‍රීවරු වගේම මමත් ඉස්කෝලෙන් අයින් වෙව්ව දවසේ ඉදන් දේශපාලනය කරලා මෙතන්ට ඇවිල්ලා ඉන්නේ. නැතුව මම උඩින් පාත් වුණේ නැහැ අනිත් මිනිස්සු වගේ. ඇතිවෙන්න මහන්සි වෙව්ව මිනිහෙක් මම දේශපාලනයට. මේකෙ ඕන්තැනි කතා කියන්න එපා. පුශ්නයක් තියෙනවා නම් බේරගමු වෙනම. මේවා කතා කරලා අපිව බය කරන්න හදන්නේ. අපි හැමෝටම ගෞරවයෙන් කථා කළාම හිතන්නේ නිවටයි කියලා. අපි නිවට නැහැ. මේ තනතුරු ඕන නැහැ ඕන්තම් මම දාලා යන්නම් මට පුශ්නයක් නැහැ. එහෙම වැඩ කරලා නැහැ මම. එක එක්කෙනාගේ උවමනාවල් ඉෂ්ට කරන්න හදන්න එපා මේකෙ. එදා කළේ මට ඒක. අද කරන්න හදන්නෙත් ඒක. මම සද්ද නැතුව හිටියා. මම දැන් කියනවා. හැමදාම මම කතා කරන්නේ නැතුව ඉන්නකොට හිතනවා මේකෙ නිවට වෙලා ඉන්නවා කියලා. මම නිවට නැහැ. කවුරු හරි කියනවා නම් මට මේ තනතුර දාලා යන්න කියලා මම දාලා යන්නම්. මම මේකෙ සහාපති එව්වරයි. එතනින් එහාට මුකුත් නැහැ මම යන්නම්. මම අවුරුදු තුනක් හිටියේ නැතුව. මට ඉන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් මට ඒක අහිමි වෙනවා කියලා බයේ කියලා කවුරුහරි කියනවානම් මම උසාවි යන්නම්. මම බය නැහැ. මම ඕනෙ තරම් උසාවි ගිහින් තියෙනවා. මම ගිහින් බේරගත්ත ඒවාත් තියෙනවා. ඇයි එහෙම කතා කරන්නේ. මම දැන් මේක නවත්තගෙන හිටපු එක ගැන කතාවක් ඇත්තම නැහැ. මේකෙ හොඳක් ඇත්තම නැහැ. නවත්වගෙන හිටපු එකට. දැන් මේක දෙන්න යනවා කියන එකේ තමයි ඔක්කොම කතා කරන්නෙ. තාම අත්සන් කරලත් නැහැ මම. මම බලන්න නිලධාරීන් යවලා තියෙනවා.

ඒගොල්ලො බලලා වාර්තා එන්න ඕනෙ මෙහෙට. ඒ වාර්තා ආවට පස්සේ මම අත්සන් කරන්නේ. ඒවා ගැන නොදන්න මිනිස්සු අහගෙන එක එක දේවල් කියනවා. මේක මාර කතාවක්නෙ. ප්‍රාදේශීය සභාවේ වෙන එකම මහලොකු වැරැද්ද මේකද? මීට වඩා දේවල් වෙලා නැද්ද. කලින් සභාපතිවරු මීට වඩා දේවල් කරලා නැද්ද. මේකෙ සභාවට එන්න තියෙන දේවල් අහිමි වෙලාම නැද්ද. තේක්ක ගස් කපපු දේවල් වලට වෙච්ච දේ කෝ. මං අහන්නම් කතා කරනවා නම්. සුද්ධ කරන්න එපා කවුරුවත්.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමා, මම හිතන්නේ දිද්දෙණිය මන්ත්‍රීතුමියත් අනික් මන්ත්‍රීවරුත් පොඩි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. මොකද සභාපතිතුමාත් එක්ක විටින් විට මම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එතුමාට අපේ ගෞරවයක් තියෙනවා. එතුමා කියනවා වගේ ඇත්තටම එතුමා තමයි මේක නතර කරලා තියෙන පුද්ගලයා. මොකද මම විශේෂයෙන් විවෘතව කියනවා මම පොහොට්ටුවටවත් යු.එන්.පී. එකටවත් කඩේ යන්නේ නැහැ. හැබැයි මම ජයන්ත රෝහණ සම්බන්ධයෙන් අපිට යම් ගෞරවයක් තියෙනවා. විවෘතව කියන්නේ. මම ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට මම එදාත් කිව්වා අපේ සභාපතිතුමා යම් සාධනීය කාර්යභාරයක් මේ සභාව තුළ කරනවා.

ගරු සභාපතිතුමා

ඔබතුමාට මේ සම්බන්ධයෙන් මොකක් හරි දෙයක් කපා කරන්න තියෙනවාද.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා.

මේ කාරණාවේදී අපි දකින දෙයක් තමයි මම හිතනවා දිද්දෙණිය මන්ත්‍රීතුමිය අවබෝධයකින් කටයුතු කළ යුතුයි. කිසියම් දේශපාලන ප්‍රවාහයක් ඔබතුමාලගේ ඇතුලෙ ඉන්න කට්ටිය වෙන කවුරුවත් නෙමෙයි. ඔබතුමා මේක අත්සන් නොකර ඉද්දි අත්සන් කරන තත්වයට පත් කරනවා. අත්සන් කරලා ගහන්න හදන්නෙ මේක. පැහැදිලිව. අත්සන් කළායින් පස්සේ ගහන්න හදන්නේ. ඔබතුමාව ප්‍රකෝප කරලා. ඒ තත්වයට පත්කරලා හැබැයි ඒකෙන් හානිය වෙන්නෙ ජනතාවට. ඔබතුමාව මේ තත්වයට පත්කිරීමත් සමඟ ඒකෙන් හානිය වෙන්නෙ ජනතාවට. ඔබතුමා නිවැරදි විදියට තීන්දු තීරණයක් ගන්න. ඔබතුමාත් එක්කලා අපි ඉන්නවා. ඒක පැහැදිලිව කියනවා. කවුරු මොන පක්ෂෙ නැතත් ප්‍රදීප් පනාගොඩ හිටගන්නවා ඔබතුමා එක්කලා. ඔබතුමා මේ තීරණේම ඉන්න. අපි ජනතාවට කියනවා ඔබතුමා තමයි මේක නතර කරලා තියෙන්නේ කියලා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මට සමාවෙන්න මම මේ ප්‍රශ්න පැන නගින අවස්ථාවේ නම් මේ ස්ථානයේ හිටියේ නැහැ. නමුත් මේ ගල් වල සම්බන්ධව අපේ අදහස ඉතාම පැහැදිලියි. ගරු ස්වර්ණලතා මන්ත්‍රීතුමියට අයිතියක් තියෙනවා එතුමියගේ ප්‍රදේශයේ ජනතාවගේ හඬ මේ සභාව තුළ ඉදිරිපත් කරන්න. ප්‍රදීප් මන්ත්‍රීතුමා මොන අදහසින් මේ කතා කරනවාද කියලා දන්නේ නැහැ. අපි ඔබතුමාට තියෙන ගෞරවය ඒ විදියටම තියෙනවා අපි ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා. නමුත් අපි ඉල්ලීමක් කරනවා ජනතාවට කන්දීලා මේ නීතිරීති නිලධාරීන් ගේන්න පුළුවන්. නමුත් මේ දීලා තියෙන අනුමැතිය තුළම සභාවට තමයි මේකෙ වගකීම දීලා තියෙන්නේ. සභාව කියන්නේ ජනතාවගේ අදහස. ජනතාව නියෝජනය කරන්නේ මේ මන්ත්‍රීවරු. ඒ මන්ත්‍රීතුමිය ප්‍රදේශයේ මන්ත්‍රීවරිය හැටියට සභාවට ඉදිරිපත් කරන කාරණාව තවත් කෙනෙකුට හැල්ලු කරන්න ඉඩ තියන්න බැහැ සභාපතිතුමා.

ගරු සභාපතිතුමා

මම ඒක පිළි ගන්නවා. මම ඒ අවස්ථාව ඕන තරම් දීලා තියෙනවා. අනිත් අයටත් දීලා තියෙනවා. මම දැන් කතා කළා. මම මේ ගැන යම් තීරණයක් අරගෙන තියෙනවා. මම තාම මේක අත්සන් කරලා නැහැ. නැති එකක් ගැන මේ භාර භාර

ගහන්න එපා කියලා මම කියන්නේ. නැති දෙයක් ගැන එක එක අය ලියවලා ලියුම් ලියවලා ගහන්න එපා කියලා මම කියන්නේ. මම මේක කරලා නැහැ. ඔබතුමා මොනවා කිව්වත්, ඔබතුමා වැඩිහිටියෙක් හිටපු සභාපතිවරයෙක් විදියට මම ඔබතුමාට ගරු කරනවා. හැබැයි මේ දේ වැරදියි මේ විදියට ගස්සන එක වැරදියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා

මම කතා කරන්නේ මේ ලිපිය සම්බන්ධව නෙමෙයි ගල් වල සම්බන්ධව. ලියුමේ තියෙන යම් යම් කාරණා ඒ විදියටම පිළිගන්න බැරි බව මමත් පිළිගන්නවා. ඒ ජනතාවගේ හඬක් ඒ ඇවිල්ලා තියෙන්නේ.

ගරු සභාපතිතුමා

මම ඒක පිළිගන්නවා. මම ඒ ගැන කපා කරලා තියෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා

ඒක ඉදිරිපත් කිරීමේ අයිතිය ගැන මම කියන්නේ. මෙතන සභාවේ ඉන්න ගරු මන්ත්‍රීතුමා එතුමියව හැල්ලුවට ලක් කරලා කපා කිරීම අනුමත කරන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා.

කමිටුවේ නැතත් එතුමිය වෙනුවෙන් ඇවිල්ලා අත්සන් කළේ මම විතරයි.

ගරු සභාපතිතුමා

මම හැමෝගෙම ගෞරවය ආරක්ෂා කරනවා. හරි මන්ත්‍රීතුමා හරි. ඒක ඉවරයි. විවාදයක් කරන්න එපා. ඒ ප්‍රශ්නය ඉවරයි.

2019.02.26 වන දින පැවති පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීම් වාර්තාවේ අංක 02 ලිපි ලේඛන සලකා බැලීම යටතේ 10 වන පිටුවෙහි සඳහන් තීරණ අංක 13 පහත පරිදි සංශෝධනය විය යුතුයි.

කඩුවෙල, පහළ බෝමීරිය, අංක 344/ඒ 2 හි කාර්යාලය පවත්වාගෙන යනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ සහ ප්‍රසිද්ධ නොකාරිස් වතුරංගනී ප්‍රේමවන්ද්‍ර මහත්මිය විසින් 2019.02.14 දිනැතිව ඇයගේ සේවාදායකාවක් වන කොළඹ 07, ධර්මපාල මාවත, අංක 103/14 හි කාර්යාලය පවත්වාගෙන යනු ලබන FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම හංවැල්ල, දිද්දෙණිය උතුර, අක්කර හය වත්ත, අංක 439 දරණ ස්ථානයේ යන්ත්‍රානු සාරයෙන් හෝ අතින් කළුකැටුම් හෝ කැණීමේ ව්‍යාපාරය අවශ්‍ය වන සියලු බලපත්‍ර ලබාගෙන එම බලපත්‍රවල සඳහන් නිර්දේශ සහ කොන්දේසිවලට අදාළව එකී ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බැවින් කිසිදු අධිකරණ නියෝගයකින් හෝ සාධාරණ හේතුවක් නොමැතිව අවලංගු කර ඇති වෙළඳ බලපත්‍රය මෙම ලිපියේ දින සිට දින 14 ක් ඇතුළත ලබාදෙන ලෙස හෝ එසේ ලබා නොදෙන්නේ නම් ඒ සඳහා පිළිගත හැකි විධිමත් ලේඛන ඉදිරිපත් කරන ලෙසත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් හෝ පැහැර හැරියහොත් ඇයගේ සේවාදායකයාට සිදුවන හානිය පූර්ණය කරගැනීම සඳහා වන්දි ලබාගැනීමට නීතිමය පියවර ගන්නා බව දක්වමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද කාරක සභාව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ බලපත්‍රය අවලංගු වන 2019.04.08 දින දක්වා බලපත්‍රය ලබා දීමට තීරණය කරන ලදී.

නමුත් මේ සම්බන්ධයෙන් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමනී ස්වර්ණලකා මන්ත්‍රීතුමිය, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී සමන්ත කුමාර මන්ත්‍රීතුමා සහ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පිරිස් මන්ත්‍රීතුමාත් විරෝධතාවය දක්වන ලදී. යන්නත්,

එම කාරක සභා වාර්තාවේ පිටු අංක 15 හි පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේදී ගන්නා ලද තීරණ ඇතුළත් කාරක සභා වාර්තාවේ තීරණ අංක 02 – (13) තීරණයට හැර අනෙක් තීරණ සඳහා එකඟ වෙමින් පහත අත්සන් තබමි යන්නත් ඉහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලේඛනයේද සංශෝධනය විය යුතුයි.

2019.02.26 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභාවේ නිර්දේශ වාර්තාව ඉහත සංශෝධනයන්ට යටත්ව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (04) 2019.02.26 මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, අපිට කමිටු දින ඔබතුමාලා මහා සභාවේදී අපෙන් අත්සන් අරගෙන අපිට භාර දෙනවා. නමුත් කමිටුවේ දිනය හදිස්සියේ වෙනස් වුණාම පහුගිය කමිටුවේ දිනය වෙනස් වීම මාව දැනුවත් වුණේ නැහැ. මට කෙටි පණිවිඩයක් එව්වා කියනවා. මම භාවිතා කරන දුරකථන අංකයකට නොමෙයි. මම පහුගිය අප්‍රේල් මාසේ ඉදන් මේ දක්වා පහුගිය මාසේ වෙනකම් තිබුණු සෑම මුදල් කමිටුවකටම සහභාගි වුණා. පහුගිය මුදල් කමිටුවට මේ නිසා මට සහභාගි වෙන්න බැරි වුණා. ඒ බව මම සඳහන් කරනවා.

මේ මුදල් කමිටු වාර්තාවේ තියෙනවා 2018.12.31 දිනට භාණ්ඩ සමීක්ෂණ වාර්තා අනුව වෙන්දේසියට නියමිත භාණ්ඩ ලේඛනය කියලා අංක 18 පිටුවේ එකක්. එහි සඳහන් වෙනවා අංක 07 යටතේ මයික් 23 ක් වෙන්දේසි කරන්න කියලා. ඒක ගරු සභාපතිතුමා ඊට කලින් කපා කළා ඒක අපේ කමිටු ශාලාව හදනවා නම් ඒ මයික් ටික පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒක වෙන්දේසියෙන් ඉවත් කරලා ඒක පාවිච්චි කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා.

ගරු සභාපතිතුමා, මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා වාර්තාව මම හිතන්නේ ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ කමිටු වාරයේදී පාදුක්ක නගරයේ තාවකාලික හෝ අනවසර කඩ ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඒ කමිටු වාරයේදී සාකච්ඡා වුණා. මේ වාර්තාවේ අග මූල වාර කිහිපයක් බැලුවා මට ඒ මාතෘකාව අහුවුණේ නැහැ. මගේ ප්‍රශ්නය තියෙන්නේ අදාල නිලධාරීතුමාත් කිව්වා අදාල හිමියන්ගේ එකඟතා ඔක්කොම සහිතව වාර්තා ගයිල් එකක් පෙන්වුවා. ප්‍රශ්නය තියෙන්නේ ඒක නොමෙයි ඒ ප්‍රමිතිය යටතේම අවුරුදු 19 ක් තිස්සේ වරිපනම් හා මොකක් හරි අදාල නිල කටයුත්තක් කරන කෙනෙක්ගේ ස්ථානයක් ඒ පදනම යටතේම ඉවත් කරලා තියෙනවා. එය ඔහුට දැන් හානියක් අගතියක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව තීරණය මෙතන පැහැදිලිව නැති නිසා මොකද්ද වෙලා තියෙන්නේ කියලා නැහැ. ඔබතුමාගේ අවධානයට එය යොමු විය යුතුයි.

ගරු සභාපතිතුමා

ඒ පිළිබඳව අපි සාකච්ඡා කළා. අපි එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව කටයුතු කරනවා. සාධාරණයක් කරනවා. අයිත් කරන්නේ නැහැ කවුරුවත්. ඒ හැමෝගෙම ස්ථිර ක්‍රමයකින් අයිත් කරනවා මිසක් කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ. හැමෝටම රෝද සහිත ජංගම රථයක අයිතිය ලබලා දෙනවා. ඒක තමයි එකඟතාවය. ඒ අය එක්ක ආපු එකඟතාවයක් ඒක. ඔබතුමා සඳහන් කරන අය එක්ක අපිට එකඟතාවයට එන්න බැරි වුණා. අපි ඒ සඳහන් එකඟතාවයකට ඇවිල්ලා ඒ කටයුත්ත කරනවා. කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, 05 වන පිටුවේ 13 කාරණය. මට ඒක පැහැදිලි නැහැ මොකද්ද කියෙන කාරණය කියලා. තුම්මෝදර, එළමලවල 428/ඒ පදිංචි සජීන් ක්‍රිෂාන් මහතා විසින් සභාව සතු කැනපි සඳහා නව කැනපි රෙදි ටෙන් 05 ක් ලබා ගැනීම සඳහා යන හිසින් යුතුව කියලා තියෙනවා ඒකට අනුමැතියක් දීලා තියෙනවාද. ඒ ගැන පැහැදිලි කිරීමක් කරගන්න ඕන.

ඒවගේම සමන්ත මන්ත්‍රිතුමා කියපු කාරණය ගැන කියන්න ඕන මයික් 23 අලෙවි කරන්න එපා කියන ඉල්ලීම කරනවා. අපි කමිටු රැස්වීම් ශාලාවක් හැඳුවා නම් ඒ මයික් ටික සවි කරන්න පුළුවන්. එතකොට කපා කරන දේ රේකෝඩ් වෙනවා. ඒක අනිවාර්යෙන්ම දැන් කමිටු වලත් තියෙන්න ඕන. නැත්නම් කියපු දේ පස්සේ නැති වෙනවානේ.

ඒවගේම ගරු සභාපතිතුමනි, ටෙන්ඩර් මණ්ඩල කමිටුව ගැන මුදල් කමිටුව ගැන අපි මේකට පිරිස සහභාගි වීම අඩු වෙනවා මේ තියෙන ක්‍රමයක් එක්ක මම ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් අඩු ගාණේ 11 දෙනෙක් පත් කරගන්න කියලා.

ගරු සභාපතිතුමා

සභාවේ එකඟතාවය අනුව තමයි මුදල් කමිටුව ටෙන්ඩර් කමිටුව පත් වුණේ. අවශ්‍ය නම් අපි වෙනස් කරමු. ප්‍රශ්නයක් නැහැ. මුදල් කමිටුවේම අයම තමයි එකඟතාවයෙන් ටෙන්ඩර් කමිටුවට පත් වුණේ. ඒක මහා සභාවේ ගත්ත තීන්දුවක්. වෙනස් කරනවා නම් අපි වෙනස් කරමු.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

කමිටු තීරණ ක්‍රියාත්මක කරන්න බැරි අවස්ථා තියෙනවා ඒ නිසා මම කියන්නේ සන පූර්ණය හරියන්න 11 දෙනෙක් වගේ සීමා කරලා ඒ දේ කරන්න කියලා මම කියනවා. එතකොට මේ දේ කරන්න පුළුවන්. ගිය මුදල් කමිටුවට විතරයි මට සහභාගි වෙන්න බැරි වුණේ වෙන රැස්වීමක් තිබුණු නිසා. බොහොම ස්තූතියි.

2019.02.26 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (05) 2019.02.11 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2019.02.11 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07.ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශය.

07 - (01) 2019 ජනවාරි මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය.

2019 ජනවාරි මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහා සභාව විසින් සලකා බලන ලදී.

08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශය.

ගරු සභාපතිතුමා

මිලගට තියෙන්නේ ගරු මන්ත්‍රීතුමන්ලා පෞද්ගලික ප්‍රකාශය. මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පෞද්ගලික ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා. වන්දන සුරියආරච්චි මන්ත්‍රීතුමාට අවස්ථාව ලබලා දෙනවා. කෙටියෙන් ඉදිරිපත් කරන්න. අපේ සේවකයින්ගේ ක්‍රීඩා තරඟ පැවැත්වෙනවා. ඒ අය තනියෙන් තරඟ කරනවා. අපි ගිහින් ඒ අයට උදව් කරන්න ඕන.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා.

ගරු සභාපතිතුමනි, න්‍යායපත්‍රයේ යෝජනා අංක 08 යටතේ මන්ත්‍රී පෞද්ගලික ප්‍රකාශයයි. සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය හංවැල්ල බස්නාහිර පළාත් සභාවේ 1998 අංක 03 දරණ සමුපකාර සමිති ප්‍රඥප්තිය හා බස්නාහිර පළාත් සභාවේ 2011 අංක 04 දරණ සමුපකාර සමිති (සංශෝධන) ප්‍රඥප්තිය යටතේ පාලනය වන රජයේ බැඳීමට යටත් ආයතනයකි. අදාළ ප්‍රඥප්තියේ විධි විධාන අනුව අවසන් වරට මෙහි සමුපකාර නිලවරණය පවත්වා ඇත්තේ 2009 ජනවාරිය. අදාළ ජනත 60 වගන්තිය අනුව වසර 03 න් 03 ට නිලවරණය පැවැත්විය යුතු වුවද බස්නාහිර පළාත් සභාවේ පාලන බලය හොබවන එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ඊට සම්බන්ධ අවිස්සාවේල්ල ආසනයේ පළාත් සභා ගරු මන්ත්‍රීවරුන්ගේ ඇති උවමනාව මත ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් ඡන්ද කල් දමන ලදී. ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී පාලන බලයක් පවත්වාගෙන ගිය අධ්‍යක්ෂක මණ්ඩලය හා පාලනය යටතේ පවතින ග්‍රාමීය බැංකු 24 ට අදාළ මුදල් තැන්පත්කරුවන්ගේ මුදල් රු. කෝටි 59 කට ආසන්න මුදලක් වංචා කර ඇත. අදාළ ප්‍රඥප්තියේ 41 (1) වගන්තිය උල්ලංඝනය කරමින් අධ්‍යක්ෂක මණ්ඩලය රාජ්‍ය බැංකුවක මුදල් තැන්පත් කිරීමේ ප්‍රඥප්ති නියෝගය උල්ලංඝනය කරමින් නීත්‍යානුකූල නොවන පෞද්ගලික මූල්‍ය ආයතනයකට මුදල් තැන්පත් කිරීම නිසා 50000 කට ආසන්න තැන්පත්කරුවන්ගේ කෝටි 59 කට ආසන්න මුදලක් අවහාවිතා කර ඇත.

මෙම දුෂිත මූල්‍ය ගනුදෙනුව පිළිබඳව 2016 වර්ෂයේදී සමුපකාර සංවර්ධන නිලධාරියෙකු විසින් සිය රාජකාරිය ඉටු කරමින් එවකට සිටි සමුපකාර කොමසාරිස්වරයාට කරුණු වාර්තා කර ඇත. එතුමිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමට සුදානම් වනවිට අදාළ සමුපකාර සංවර්ධන නිලධාරිවරයා හංවැල්ල සමුපකාරයෙන් ඉවත් කිරීමටත්, අදාළ කොමසාරිස්තුමිය ඉවත් කිරීමටත් බස්නාහිර පළාත් සභා පාලන අධිකාරිය ක්‍රියා කළ ආකාරය ද පැහැදිලිය.

නැවත 2018 මාර්තු අප්‍රේල් මාස වලදී මතු වන වංචා පිළිබඳව ප්‍රශ්නයේදී ඒ වනවිටත් බලයේ සිටි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් තැන්පත් කරුවන් ඉදිරියේ ප්‍රකාශ කළේ මහා බැංකුවේ ලියාපදිංචි වූ මූල්‍ය ආයතනයක් වන එන්ට්‍රස් සිකුරුවි ආයතනයේ මුදල් තැන්පත් කර ඇති බවයි. නමුත් එම ආයතනයේ හංවැල්ල සමිතිය සතු බැංකු මුදල් තැන්පත් කර නොමැති බව එම ආයතනයේ ලිපි ශීර්ෂ යටතේ 2016.08.30 දින ලිපියක් යොමු කරමින් එම ආයතනය සහතික කර ඇත.

සිදු වී ඇති මූල්‍ය වංචාවට එරෙහි පළමු නීති ක්‍රියා මාර්ගය ලෙස සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය හා තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයේ සභාපති වන්දන සුරියආරච්චි වන මමත් එම සමිතියේ භාණ්ඩාගාරික ඇලෙක්ස් ජයන්ත මහතාගේ අත්සනින් යුතුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිලි කරන ලදී. එම පැමිණිල්ලට අනුව අදාළ මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත.

එසේ පවතිද්දී වූදින අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් හා අප ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලන නායකයින් යළි එම වූදින හා දුෂිත සමුපකාර මහා සභා නියෝජිතයින් අධ්‍යක්ෂක මණ්ඩලය වෙත පත් කර අදාළ විමර්ශන හා වංචාව වසන් කිරීමේ නිර්දේශිත උත්සාහයක නිරතව ඇත. 50000 කට ආසන්න අප ආසනයේ අහිංසක තැන්පත් කරුවන්ට වඩා වංචා දුෂිත වූදින රැල ඔවුන්ට වැදගත් බව ඔවුන් සඵල කරමින් සිටී.

ඒ අනුව ඔවුන් පළාත් සභාවේ අදාළ දේශපාලන අධිකාරිය යොදා ගනිමින් බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්වරයාට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටී.

සිදු වී ඇති වංචාව පිළිබඳව 2009 පත් වූ සියළුම සාමාජිකයින් මහා සභා නියෝජිතයින් හා අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතුව ඇත.



දැනට අප සමිතිය අදාල බලධාරීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව ලිඛිතව දැනුවත් කර විමර්ශනයට අගතියක් වන සියළු පත් කිරීම් හා නිලධාරීන් මාරු කිරීම් අත්හිටුවා ඇත.

දුෂිතයින් රකිනවා වෙනුවට බස්නාහිර පළාත් සභා පාලක පක්ෂය කළ යුත්තේ වූදිතයින්ට අදාල නීති කටයුතු වේගවත් කිරීමට සහාය ලබා දීමය. අදාල තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පත් මුදල් ලබා දීමය.

මහා ආණ්ඩුවේ බලය හොඳවන පාලක පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ කළ යුත්තේ ද ඊළඟ පළාත් සභාවේ බලය තම පක්ෂයට සමුපකාර සමිතියේ බලය ඔවුනට අදාල කණ්ඩායමකට ලබා දෙන ලෙස අසරණ වී සිටි තැන්පත් කරුවන් සමග බොර දියේ මාළු බැමේ භාවිතාව නොව මහා ආණ්ඩුවේ අධිකාරිය යොදා පළාත් පාලන විෂය යටතේ පාර්ලිමේන්තුවට පැවරී ඇති බලය යොදා අවිස්සාවේල්ල ග්‍රාමීය බැංකු 24 ට අයත් තැන්පත්කරුවනගේ මුදල් ලබා දීමය.

ගරු සභාපතිතුමනි, අප ප්‍රාදේශීය සභා පාලන බල ප්‍රදේශයට අයත් තැන්පත්කරුවන් වෙනුවෙන් අදාල යුතුකම් හා වගකීම් ඉටු කළ යුතුය.

ඒ අනුව

- 1. විමර්ශන හා වංචාව යට ගැසීම සඳහා වූදිතයින් හා දුෂිත නිලධාරීන් පත් කිරීමේ උත්සාහයට විරුද්ධ වන ලෙසත්.
- 11. පළාත් සභා ප්‍රඥප්ති උල්ලංඝනය කරමින් සිදු කර ඇති වංචාවට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් බල කරමින් අවශ්‍ය කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස ගරු සභාපතිතුමාගෙනුත් මෙම මහා සභාවෙනුත් ඉල්ලා සිටිමි. ඒ අනුව සිදු කරන මැදිහත්වීම් පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කරන මෙන්ද වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා.

ගරු සභාපතිතුමනි, පානීය ජල ගැටළුවට විසදුමක් ලබා ගැනීම සම්බන්ධව ලිපි ශීර්ෂයක් යටතේ මම කථා කරන්නේ. සීතාවක ප්‍රාදේශීය සභාවේ පැවති මහා සභා රැස්වීමේදී මා විසින් අරුක්වත්ත උතුර හා ගලගෙදර නැගෙනහිර වසමේ පවුල් 189 ක් හා ජනතාව 600 ක ආසන්න පිරිසක් පානීය ජලය ලබා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ පා ඇති බව දන්වා සිටි අතර ප්‍රාදේශීය සභාව මගින් 2018.09.28 දින කළමනාකරු, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට මේ හරහා ලිපියක් යොමු කර ඇත.

ප්‍රජා ජල ව්‍යාපෘතිය නිසි ක්‍රමවේදයකට සිදු කිරීම හා ජල පොම්පාගාර වල දෝෂ හා ගැටළු සොයා බලා ගැටළු අවම කර ගනිමින් අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙස කල ඉල්ලීමට මෙතෙක් පිළිතුරක් නොමැත. මෙම ජල ව්‍යාපෘතියෙන් අධික වැසි කාල වලදී දින 04 කට වරක් හා සහ නියං කාල වලදී දින 07 කට හා 09 කට වරක් පැය 1 ½ ක් පමණ කාලයක් ජලය ලබා දේ.

පෙබරවාරි මාසයේ පැවති නියං කාලයේදී ප්‍රාදේශීය සභාවේ ජල බවුසර මගින් එක් පැත්තකට පමණක් පානීය ජලය ලබා දීමට සභාපතිතුමාගේ අනු දැනුම මත ක්‍රියා කල අතර එයද තාවකාලික විසදුමක් බවට අපට හැඟී යයි.

මූලික ඉල්ලීම් වලදී පෙනුණු කාරණා වූයේ දැනට පවතින ළිං 02 අඩි 20 ක් ගැඹුරු කර විශාල කිරීම හා නව ළිඳක් ඉදිකර ගැනීම වුවත්, දැනට පවතින තත්වය හමුවේ එයද සුදුසු නොවන බව අපට හැඟී යයි.

පාදුක්ක සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මෙම ළිං පරීක්ෂා කර වතුර සාම්පල් රජයේ පරීක්ෂාවට යැවූ අතර එම පරීක්ෂා වාර්තාවට අනුව එම ජලයට ළිඳ ආශ්‍රිතව තිබෙන වැසිකිලි කැසිකිලි වලින් විෂබීජ හා බැක්ටීරියා වර්ග ඇතුළත් වී ඇති

බැවින් එම ජලය පානීය අවශ්‍යතා වලට කිසිසේත්ම සුදුසු නොවන බව එම වාර්තාවේ දක්වා ඇත. ( එම වාර්තා අමුණා ඇත.)

මේ නිසා ප්‍රදේශයේ ජනතාව ඉමහත් පීඩාවට පත් වී ඇත. දැනට එම බීමට නුසුදුසු වතුර උණු කර බීමට ජනතාව පෙළඹී ඇති අතර මෙයින් අප සභාවේ පාලන ප්‍රදේශයේ ජනතාව නොයෙක් ලෙස රෝග වලට ලක් වීමට ඉඩ ඇති බව දන්වා සිටිමි.

කරුණු මෙසේ හෙයින් මෙම ළිං වලින් ලැබෙන ජලය අපවිත්‍ර බැක්ටීරියා ආසාදන වලට ලක් වී ඇති නිසා ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටින්නේ ජල දෙපාර්තමේන්තුවෙන් තොග ජල සම්බන්ධතාවයක් ලබා දෙන ලෙසයි.

එම කරුණු සඳහා අවශ්‍ය ලිපි ලේඛන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ලබා දෙන අතර ඒ කටයුතු වලදී ප්‍රාදේශීය සභාව මැදිහත් වී මෙම ප්‍රදේශයේ ජල ගැටළුවට විසදුමක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස මම මෙම ගරු සභාවෙන් ඉල්ලා සිටිමි.

ගරු සභාපතිතුමා

බොහොම ස්තූතියි. අද දින සභා රැස්වීමට සහභාගී නොවූ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.පී. යසරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ වන්දන කුමාර මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය සඳහා නිවාඩු අනුමත කරනවා.

එසේ නම් මහා සභාවේ වැඩ කටයුතු අපි අවසන් කරනවා. අද දින සභාවට සහභාගී වූණු ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලාටත් ස්තූතියත් ගෞරවයත් මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ජනමාධ්‍ය මහත්වරුන්ටත් සියළුදෙනාටම අපේ ගෞරවයත් ස්තූතියත් පුදකරනවා. සහභාගී වූ සියළුදෙනාටම ස්තූතිය පුද කරමින් අද දින සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා. බොහොම ස්තූතියි.

සභාවේ වැඩ කටයුතු ප.ව. 12.20 ට නිමාවට පත්විය.

කේ.ඒ. වන්දන පද්මසිරි,  
ලේකම්,  
සීතාවක ප්‍රාදේශීය සභාව,  
හංවැල්ල.

2019.03.11 වන දින  
සීතාවක ප්‍රාදේශීය සභාව,  
හංවැල්ල.